











Ծրագրի համար: (IUL)30-C/1/2012/

Ծրագիր

Ծրագրի նպատակը

Ծրագրի նպատակն է համագործակցել «Գրքեր»-ի հետ «Գրքեր»-ի համագործակցության կազմակերպության (Ծրագիր) (IUL)30-C/30/2012/31 իրականացնելով նպատակային ծրագրեր, որոնցից են:

- ՊԵՆՆԱԿ հիմնադրամի կողմից անցկացվող մրցույթի և մրցության համակարգի կազմակերպումը
- Ծրագրի նպատակն է (փուլերի 7 օրը) լուրջ հարցերի և խնդիրների լուծմանը նպաստող հարցերի և խնդիրների անցկացումը (փուլերի 7 օրը) լուրջ հարցերի և խնդիրների անցկացումը:

Ծրագրի նպատակը	Մրցության կազմակերպումը
14 օր 2012 թ. 11:30	09 օր 2012 թ. 13:30

Ծրագրի նպատակային ծրագրերի և մրցությունների կազմակերպումը, որոնցից են: Գրքերի և խնդիրների անցկացումը:

Ծրագրի համարը: 3339227 / 3339239  
 16 օր 2012 թ. 1433  
 07 օր 2012 թ.

Ծրագրի նպատակն է համագործակցել «Գրքեր»-ի հետ «Գրքեր»-ի համագործակցության կազմակերպության (Ծրագիր) (L6MC-C/2012/07 իրականացնելով նպատակային ծրագրեր, որոնցից են:

Ծրագրի նպատակը: Ծրագրի նպատակն է համագործակցել «Գրքեր»-ի հետ «Գրքեր»-ի համագործակցության կազմակերպության (Ծրագիր) (L6MC-C/2012/07 իրականացնելով նպատակային ծրագրեր, որոնցից են:

Ծրագիր

Ծրագրի նպատակն է համագործակցել «Գրքեր»-ի հետ «Գրքեր»-ի համագործակցության կազմակերպության (Ծրագիր) (L6MC-C/2012/07 իրականացնելով նպատակային ծրագրեր, որոնցից են:

Ծրագրի նպատակն է (փուլերի 13 օրը) լուրջ հարցերի և խնդիրների լուծմանը նպաստող հարցերի և խնդիրների անցկացումը (փուլերի 10:30 օրը) լուրջ հարցերի և խնդիրների անցկացումը (փուլերի 10:30 օրը) լուրջ հարցերի և խնդիրների անցկացումը:

03 օր 2012 թ.



<p>         113-PRC/I-2012/56          13:00          17          13:00          1433          12          2012 03       </p>	<p>         113-PRC/I-2012/56          12          113-PRC/I-2012/051          12       </p>
---	--

**Gan International Airport Pvt. Ltd**

29th April 2012

**INVITATION FOR EXPRESSION OF INTEREST  
 FOR SEEKING CONTRACTOR FOR THE GAN AIRPORT RUNWAY / APRON EXTENSION AND  
 REHABILITATION PROJECT**

1. Key Objective – Addu International Airport Pvt. Ltd., a company incorporated under the laws of the Republic of Maldives, with shareholding by Gan Airport Company Ltd (GACL), State Trading Organization Plc (STO), Maldives Airports Company Ltd (MACL), and the Government of Maldives (GOM) having its registered address at Ministry of Finance and Treasury, Ameene Magu, Male, Republic of Maldives (hereinafter referred to as “AIA”), was formed as a consortium of the above four parties for the purpose of developing, managing; operating either on its own or by way of third party engagements, Gan Airport as an International Airport and develop any and all ancillary or related facilities in the same manner together with the airport. AIA in now seeking competent contractor/s who would be interested undertaking this project as a contractor-financed project. Expression of Interest is welcome from local and/or international parties with relevant financial / technical / contracting record.
2. Upon receipt of expression of interest a preliminary evaluation based on the background and capacity of the parties will be conducted and a short-listing / Pre-qualification will be done.
3. Shortlisted / pre-qualified parties will then be provided with detailed technical requirements and final tender submission documents. Interested shortlisted parties will be allowed to submit a detailed project tender at a time and date to be pre-informed to the parties. A final selection of the contractor will be based on the results of the evaluation of the submitted tender.

**Nature of engagement**

To undertake the technical studies and subsequently the civil works that is required for captioned project. The components in the project include:

1. Drainage System to Runway and Apron
2. Water Runway for Sea plane Operation
3. Runway Extension Reclamation
4. Runway Construction on Extension
5. Perimeter Road around Extension
6. Overlay on existing Runway and Taxiways
7. Runway Shoulders
8. Existing Apron Refurbishment
9. Approach Lights and Landing Aids

**Submission guidelines**

- a. Contact details – full address; contact person(s),



- b. Detailed profile of the commercial entity
- c. Details of relevant experience
- d. Demonstrate ability to obtain funding for development in the short/medium/long term (based on own funds, BS strength, financial contacts)
- e. Provide an executive summary of the strategic plan envisaged for the project (not longer than 10 pages)
- f. Expression of Interest to be sent electronically or in print by on/or before:
- g. 28th May 2012 to:

Managing Director  
 Addu International Airport Pvt. Ltd  
 C/o State Trading Organization Plc. Head Office  
 Boduthakurufaanu Magu,  
 Male', Maldives  
 Tel: (960) 334 4222, (960) 334 4324, Fax (960) 334 4335  
 Email: [shahidali@stomaldives.net](mailto:shahidali@stomaldives.net)  
<http://www.ganairport.com>

**Pre-EOI Submission Meeting**

A pre-EOI submission meeting will be held on 17 May 2012 (Thursday) at 1430 Hrs local time (GMT +5hrs). Details of the technical requirements and other necessary information will be provided in this meeting. Any query that may be raised will be answered to all parties who would attend the pre-EOI-Submission Meeting. Those who attend this meeting will be registered as interested parties and will only be the parties who will be able to submit the EOI.

**Criteria for Short listing:-**

- a. Commercial Entity to be a company with significant operations / management / experience (not less than 5 years);
- b. The commercial entity should have some direct airport development experience and/or relevant experience and/or be attached to an airport development company, by way of a JV or a consortium or any other significant way;
- c. The profile of the Entity should indicate the ability to raise the required funding and/or facilitate the funding arrangement and engage and execute the project.

**Queries**

Any query relating to this Invitation for EOI may be sent to the above contact.

މަސުޅުމަސުލުސާތުގެ ނަންބަރު 100 ގައި ވަނަ ވަނަ ގޮތަށް ދަނީ ބަޔާންކޮށްފައެވެ.  
 ސ.ޅ.ޅ. ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް  
 29 ވަނަ ޖެޔުނީ 2012

މި ނިންމުމަށް ބައިވެރިވާ ފަރާތްތަކުން ބޭނުންވާނަމަ ދަނީ ބަޔާންކޮށްފައެވެ.  
މި ނިންމުމަށް ބައިވެރިވާ ފަރާތްތަކުން ބޭނުންވާނަމަ ދަނީ ބަޔާންކޮށްފައެވެ.

1. ބޭނުންވާ ފަރާތްތަކުން ނިންމުމަށް ބައިވެރިވާ ފަރާތްތަކުން ބޭނުންވާނަމަ ދަނީ ބަޔާންކޮށްފައެވެ. ބޭނުންވާ ފަރާތްތަކުން ނިންމުމަށް ބައިވެރިވާ ފަރާތްތަކުން ބޭނުންވާނަމަ ދަނީ ބަޔާންކޮށްފައެވެ. ބޭނުންވާ ފަރާތްތަކުން ނިންމުމަށް ބައިވެރިވާ ފަރާތްތަކުން ބޭނުންވާނަމަ ދަނީ ބަޔާންކޮށްފައެވެ.



މުޅިން ސަރުކާރުގެ ނަމުގައި،

ދިވެހިރާއްޖޭގެ ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،

ފޯން: (960) 3344222 , (960) 3344324 ފެކްސް: (960) 3344335

ފީލްޕްސް: shahidali@stomaldives.net

މި ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،

(5 އަހަރުގެ ތެރޭގައި)

މި ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،

ފޯން: (IUL)13-K/13/2012/48

މި ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،

މި ސަރުކާރުގެ ނަމުގައި،



דברינו יתקבלו אצל שירות המבחן  
ביום, יום ראשון.

מס' תיק: (IUL)23-AP/1/2012/110

הודעה

בשם הנהלת בית דין תל אביב (הנהלת בית דין) הודעה להודיע על  
התקיימותו של יום שבתון ביום שבת, 17.03.2012, וכן על  
(IUL)23-AP/1/2012/96 (22.03.2012) וס' תפ"ד תל אביב 10000/12  
ועל ידי שירות המבחן, והנהלת בית דין תל אביב (הנהלת בית דין) הודעה להודיע על  
התקיימותו של יום שבתון ביום שבת, 17.03.2012, וכן על  
הודעה להודיע על התקיימותו של יום שבתון ביום שבת, 17.03.2012, וכן על

ועל, באתר שירות המבחן ביום שבת, 17.03.2012, וכן על  
הודעה להודיע על התקיימותו של יום שבתון ביום שבת, 17.03.2012, וכן על  
תפ"ד תל אביב 10000/12 (הנהלת בית דין) הודעה להודיע על  
התקיימותו של יום שבתון ביום שבת, 17.03.2012, וכן על  
הודעה להודיע על התקיימותו של יום שבתון ביום שבת, 17.03.2012, וכן על

11 ת"ד תפ"ד תל אביב 1433  
02 ב' 2012

דברינו יתקבלו אצל שירות המבחן  
ביום, יום ראשון.

מס' תיק: (IUL)23-AP/1/2012/108

הודעה

בשם הנהלת בית דין תל אביב (הנהלת בית דין) הודעה להודיע על  
התקיימותו של יום שבתון ביום שבת, 17.03.2012, וכן על  
(IUL)23-AP/1/2012/97 (22.03.2012) וס' תפ"ד תל אביב 10000/12  
ועל ידי שירות המבחן, והנהלת בית דין תל אביב (הנהלת בית דין) הודעה להודיע על  
התקיימותו של יום שבתון ביום שבת, 17.03.2012, וכן על  
הודעה להודיע על התקיימותו של יום שבתון ביום שבת, 17.03.2012, וכן על

ועל, באתר שירות המבחן ביום שבת, 17.03.2012, וכן על  
הודעה להודיע על התקיימותו של יום שבתון ביום שבת, 17.03.2012, וכן על  
תפ"ד תל אביב 10000/12 (הנהלת בית דין) הודעה להודיע על  
התקיימותו של יום שבתון ביום שבת, 17.03.2012, וכן על  
הודעה להודיע על התקיימותו של יום שבתון ביום שבת, 17.03.2012, וכן על

11 ת"ד תפ"ד תל אביב 1433  
02 ב' 2012



## State Electric Company Ltd.

Ref No: H-2012/66

Date: 07/05/2012

### Invitation for Bids

Upgrade Domain Controller , Exchange Server and SharePoint Server

1. State Electric Company Ltd (STELCO) invites sealed Bids from interested and eligible Bidders for the above mentioned tender. **This Invitation for Bid is open for both local and international Bidders.**
2. A complete set of Bidding Documents may be purchased by interested and eligible Bidders from STELCO's head office in Male', from **07<sup>th</sup> May 2012 to 22<sup>nd</sup> May 2012** between **09:00 hrs to 15:00 hrs** on all working days, upon payment of a non-refundable fee of MRF 100.00 (Maldivian Rufiyaa One Hundred only) or equivalent in United States Dollar, by telegraphic transfer or directly to our head office. Documents shall be issued from **09<sup>th</sup> May 2012 to 22<sup>nd</sup> May 2012** between **09:00 hrs to 15:00 hrs** on all working days.
  - Only Bidders **who purchase** the Bidding document can participate and thus the document is **not transferable**.
3. A pre-bid meeting shall be held on **Wednesday, 23<sup>rd</sup> May 2012 at 14:00 hrs** local time at **STELCO Head Office, 2<sup>nd</sup> Floor meeting room.**
4. All Bids shall reach STELCO head office on or before **Tuesday, 29<sup>th</sup> May 2012, at 14:00 hrs.**
5. The Bids shall be submitted in sealed envelope and addressed as follows:  
Head of Procurement Department  
State Electric Company Limited  
Upgrade Domain Controller, Exchange Server & SharePoint Server  
Ref. no: H-2012/66
  - STELCO shall **not be liable** for the misplacement or premature opening for the unlabeled sealed Bids.
6. Bids shall be opened on **Tuesday, 29<sup>th</sup> May 2012, at 14:00 hrs, at STELCO Head Office, 2<sup>nd</sup> Floor meeting room,** in the presence of those Bidders or Bidder's representatives who wish to attend the session.
7. **- Important Note:** It is in STELCO's discretion to reject/cancel any bid which does not fulfil or comply the above terms, at anytime during the bid evaluation process. Also it is in STELCO's discretion to cancel this invitation to bid at any time.

Key Dates:-

EVENT	DATE	TIME
Registration	07 <sup>th</sup> May 2012 - 22 <sup>nd</sup> May 2012 (on all working days)	09:00 hrs – 15:00 hrs
Issuing Tender Documents	09 <sup>th</sup> May 2012 - 22 <sup>nd</sup> May 2012 (on all working days)	09:00 hrs – 15:00hrs
Pre-bid Meeting	23 <sup>rd</sup> May 2012 ( Wednesday )	14:00 hrs
Bid Opening	29 <sup>th</sup> May 2012 ( Tuesday )	14:00 hrs

▪ Further information:

Interested Bidders may obtain further information from the following address:

Procurement Department

State Electric Company Limited.

Ameenee Magu, Male', 20349

Republic of Maldives

Tel: (960) 333 8122, (960) 333 8124

Fax: (960) 332 7036

E-mail: [procurement@stelco.com.mv](mailto:procurement@stelco.com.mv).

- This invitation for bid is also published in STELCO website [www.stelco.com.mv](http://www.stelco.com.mv)

دسره پورې خبرې چې زموږ لاس ته راغلي دي  
د دې خبرې راپورته کول.

سرشمېرې: (IUL)23-AP/1/2012/105

څېړنيز راپور

دغه لاسلیک شوی راپور د څېړنيزو کړيو او  
سره پورې خبرې او دغه لاسلیک شوی راپور  
د لاسلیک شوی راپور په څېړنيزو رپورټونو

د څېړنيزو راپورونو په اړه د څېړنيزو کړيو او  
د لاسلیک شوی راپور د څېړنيزو کړيو او  
د لاسلیک شوی راپور د څېړنيزو کړيو او  
د لاسلیک شوی راپور د څېړنيزو کړيو او  
د لاسلیک شوی راپور د څېړنيزو کړيو او  
د لاسلیک شوی راپور د څېړنيزو کړيو او  
د لاسلیک شوی راپور د څېړنيزو کړيو او  
د لاسلیک شوی راپور د څېړنيزو کړيو او

04 د څېړنيزو راپورونو لاندې 1433  
25 د څېړنيزو راپورونو لاندې 2012

د څېړنيزو کړيو او د لاسلیک شوی راپور  
(2012) د لاسلیک شوی راپور (15 د څېړنيزو کړيو او  
د لاسلیک شوی راپور د څېړنيزو کړيو او  
د لاسلیک شوی راپور د څېړنيزو کړيو او  
د لاسلیک شوی راپور د څېړنيزو کړيو او  
د لاسلیک شوی راپور د څېړنيزو کړيو او  
د لاسلیک شوی راپور د څېړنيزو کړيو او  
د لاسلیک شوی راپور د څېړنيزو کړيو او

### د څېړنيزو کړيو او د لاسلیک شوی راپور

د څېړنيزو کړيو او د لاسلیک شوی راپور  
د څېړنيزو کړيو او د لاسلیک شوی راپور

سرشمېرې: (IUL)197-A2/01/2012/11

څېړنيز راپور

د څېړنيزو کړيو او د لاسلیک شوی راپور  
د څېړنيزو کړيو او د لاسلیک شوی راپور  
د څېړنيزو کړيو او د لاسلیک شوی راپور  
د څېړنيزو کړيو او د لاسلیک شوی راپور  
د څېړنيزو کړيو او د لاسلیک شوی راپور  
د څېړنيزو کړيو او د لاسلیک شوی راپور  
د څېړنيزو کړيو او د لاسلیک شوی راپور  
د څېړنيزو کړيو او د لاسلیک شوی راپور

11 د څېړنيزو راپورونو لاندې 1433  
02 د څېړنيزو راپورونو لاندې 2012

د څېړنيزو کړيو او د لاسلیک شوی راپور  
د څېړنيزو کړيو او د لاسلیک شوی راپور

سرشمېرې: (IUL)197-A2/01/2012/10

څېړنيز راپور

د څېړنيزو کړيو او د لاسلیک شوی راپور  
د څېړنيزو کړيو او د لاسلیک شوی راپور  
د څېړنيزو کړيو او د لاسلیک شوی راپور  
د څېړنيزو کړيو او د لاسلیک شوی راپور  
د څېړنيزو کړيو او د لاسلیک شوی راپور  
د څېړنيزو کړيو او د لاسلیک شوی راپور  
د څېړنيزو کړيو او د لاسلیک شوی راپور  
د څېړنيزو کړيو او د لاسلیک شوی راپور

11 د څېړنيزو راپورونو لاندې 1433  
02 د څېړنيزو راپورونو لاندې 2012



دربارهٔ خرید کارت پستی و کارت های دیگر  
شمارهٔ ثبت: 13-K/13/2012/45 (IUL)

دربارهٔ کارت پستی و کارت های دیگر  
شمارهٔ ثبت: 17/2012-D (A)

موضوع

موضوع

این شمارهٔ ثبت و موضوع ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
موضوع ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
3 (موضوع) ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
دربارهٔ خرید کارت پستی و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
(28 دسامبر 2012) این شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت

این شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
دربارهٔ خرید کارت پستی و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
10 ژانویه 2012 شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
14:00 این شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
این شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
(6560028) این شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
6560012

22 اکتبر 2012

03 کارت پستی و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
01 این شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
01 شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
01 این شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت

01 این شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت (Fargo HDP 5000)  
01 شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت (Fargo HDP 5000)  
01 شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت (Fargo HDP 5000)  
01 شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت (HP 1020-P1006)

1000 Ultra Card III 30 mil cards with)  
(High-Coercivity Magnetic Stripe)

شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت :  
- این شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت : 60%  
- شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت : 30%  
- شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت : 10%  
3 شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت 1433  
24 اکتبر 2012

موضوع

دربارهٔ خرید کارت پستی و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
شمارهٔ ثبت: 69-RA/IL/2012/14

69-RA/IL/2012/14

موضوع

موضوع

این شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
(G6-110T-SE) این شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
17 اکتبر 2012 شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
69-RA/IL/2012/13 شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
این شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
این شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
این شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت

6 شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت (S/SZ 118091-70500)

این شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت

70 شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
30 شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت

این شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت

09 شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت 1433  
30 اکتبر 2012

این شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
08 ژانویه 2012 شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
11:00 این شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
11 شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت  
این شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت و شمارهٔ ثبت













8	12	nos		Con Rod bolt
9	7	nos		Main Bearing (7 pairs)
10	2	Nos		Thrust Bearing (2 pairs)
11	12	Nos		Valve Guide
12	12	Nos		Valve insert inlet
13	12	kit		Valve insert exhaust
14	12	Nos		Exhaust Valve
15	1	Nos		Oil Seal Front
17	1	Nos		Oil Seal Rear
18	1	kit		Water Pump
19	1	Nos		Fuel Supplying pump
20	1	set		Kit, Turbo Charger repair
21	1	Nos		Fuel Hose kit, Injector return line

מערכות, רכיבים, וציוד

		<ul style="list-style-type: none"> <li>● מערכות, רכיבים, וציוד המשמשים למערכת ההנעה, אגזוז, ומערכת המים. רכיבים אלו נמצאים במצב טוב ומוכרים במחיר נמוך.</li> </ul>	אין:
		<ul style="list-style-type: none"> <li>● מערכות, רכיבים, וציוד המשמשים למערכת ההנעה, אגזוז, ומערכת המים.</li> <li>● מערכות, רכיבים, וציוד המשמשים למערכת ההנעה, אגזוז, ומערכת המים, וכן אמצעים לטיפול ברכיבים אלו.</li> </ul>	עם מומחה:
		<ul style="list-style-type: none"> <li>● אגזוזים, אגזוזים, ומערכות המים. רכיבים אלו נמצאים במצב טוב ומוכרים במחיר נמוך.</li> </ul>	עם מומחה:
		<ul style="list-style-type: none"> <li>● רכיבים, וציוד המשמשים למערכת ההנעה, אגזוז, ומערכת המים.</li> </ul>	אין ומומחה:
		<ul style="list-style-type: none"> <li>● מערכות, רכיבים, וציוד המשמשים למערכת ההנעה, אגזוז, ומערכת המים.</li> </ul>	אין ומומחה:
		<ul style="list-style-type: none"> <li>● מערכות, רכיבים, וציוד המשמשים למערכת ההנעה, אגזוז, ומערכת המים, 30 קילוגרם.</li> </ul>	מערכות, רכיבים, וציוד:
		<ul style="list-style-type: none"> <li>● רכיבים, וציוד המשמשים למערכת ההנעה, אגזוז, ומערכת המים.</li> <li>● רכיבים, וציוד המשמשים למערכת ההנעה, אגזוז, ומערכת המים.</li> </ul>	רכיבים, וציוד ממומחה:
		<ul style="list-style-type: none"> <li>● מערכות, רכיבים, וציוד המשמשים למערכת ההנעה, אגזוז, ומערכת המים.</li> </ul>	מרכיבים, וציוד:
		מרכיבים, וציוד המשמשים למערכת ההנעה, אגזוז, ומערכת המים.	
		65 קילוגרם (אגזוז, אגזוז, ומערכת המים, ומומחה).	(אין):





L. Gan Thundi Power House

• ۱۰۰۰ ۱۰۰۰ ۱۰۰۰ ۱۰۰۰

Item	Qty	Unit	Part No.	Description
1	1	set		Gasket set
2	1	Nos		Cylinder head gasket kit
3	12	Nos		Con rod bearing (6 pair)
4	6	Nos		Nozzle
5	6	Nos		Piston C/W pin and Circlip
6	6	kit		piston Ring set
7	6	Nos		Cylinder liner
8	12	Nos		Con Rod bolt
9	7	Nos		Main Bearing (7 pairs)
10	2	Nos		Thrust Bearing (2 pairs)
11	12	Nos		Valve Guide
12	12	Nos		Valve insert inlet
13	12	kit		Valve insert exhaust
14	12	Nos		Exhaust Valve
15	1	Nos		Oil Seal Front
17	1	Nos		Oil Seal Rear
18	1	kit		Water Pump
19	1	Nos		Fuel Supplying pump
20	1	set		Kit, Turbo Charger repair
21	1	Nos		Fuel Hose kit, Injector return line

۱۰۰۰ ۱۰۰۰ ۱۰۰۰ ۱۰۰۰

• ۱۰۰۰ ۱۰۰۰ ۱۰۰۰ ۱۰۰۰	۱۰۰۰:
• ۱۰۰۰ ۱۰۰۰ ۱۰۰۰ ۱۰۰۰	۱۰۰۰ ۱۰۰۰:
• ۱۰۰۰ ۱۰۰۰ ۱۰۰۰ ۱۰۰۰	۱۰۰۰ ۱۰۰۰:
• ۱۰۰۰ ۱۰۰۰ ۱۰۰۰ ۱۰۰۰	۱۰۰۰ ۱۰۰۰:



Reference No: OPD/2012/34

Date: 03<sup>rd</sup> May 2012

ސަރުކާރުގެ ޖެނަރޭޓަރުގެ ޖަހާލެވުމަށް ބޭނުންވާ ސަރުކާރުގެ ފަރާތުން

ޖެނަރޭޓަރުގެ ޖަހާލެވުމަށް ބޭނުންވާ ސަރުކާރުގެ ފަރާތުން ޖެނަރޭޓަރުގެ ޖަހާލެވުމަށް ބޭނުންވާ ސަރުކާރުގެ ފަރާތުން  
 OPD/2012/20 ޖެނަރޭޓަރުގެ ޖަހާލެވުމަށް ބޭނުންވާ ސަރުކާރުގެ ފަރާތުން 1 ޖެނަރޭޓަރުގެ ޖަހާލެވުމަށް ބޭނުންވާ ސަރުކާރުގެ ފަރާތުން  
 ސަރުކާރުގެ ޖެނަރޭޓަރުގެ ޖަހާލެވުމަށް ބޭނުންވާ ސަރުކާރުގެ ފަރާތުން ޖެނަރޭޓަރުގެ ޖަހާލެވުމަށް ބޭނުންވާ ސަރުކާރުގެ ފަރާތުން

DEATAILS OF THE GENERATOR:

Engine Model Name: VOLVO

Engine Model No: TD720GE

Engine Serial No: 5300997053

Th- Buruni Power House

ޖެނަރޭޓަރުގެ ޖަހާލެވުމަށް ބޭނުންވާ ސަރުކާރުގެ ފަރާތުން

Item	Qty	Unit	Part No.	Description
1	1		20412597-5	Gasket
2	1		20405900-0	Gasket
3	1		20405652-7	O Ring
4	1		21486084	Sealing Ring
5	6		877337-6	Cylinder Liner Kit
6	6		20565150-8	Big End Bearing kit
7	7		21141948	Main Bearing Kit
8	1		21486081	Sealing Ring
9	1		3831236-9	Oil Filter
10	1		20405915-8	Gasket
11	1		976490-3	V Belt
12	6		888761-4	Nozzle
13	6		11700426-7	Washer
14	1		20875134-7	Gasket
15	6		20591706-5	Gasket
16	2		20531832-2	Gasket
17	1		20405613-9	Gasket
18	6		20557208-4	Gasket
19	1		20405970-3	Gasket
20	1		20405969-5	Gasket
21	1		20405595-8	Gasket
22	2		20405822-6	O Ring
23	1		20405790-5	Gasket



Procurement & Logistics Department  
 Upper South Utilities Limited  
 Port Complex, 6th Floor  
 HilaaleeMagu,  
 Maafannu,  
 Male'  
 Tel: (960) 3331852, Fax: (960) 3317104  
 Mobile: 9911618  
 E-mail: procurement@usulmaldives.com

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި  
 ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި  
 ފަންޓް ނަންބަރު 6، ވަނަ ފެންވަރުގެ ފެންވަރު  
 ފެންވަރު، ފެންވަރު، ފެންވަރު  
 ފަންޓް: 3331852 ފަންޓް: 3317104  
 ފެންވަރު: 9911618  
 ފެންވަރު: procurement@usulmaldives.com

ލަޞްކަރުކުރުމުގެ ތާރީޚު: 10 ޖުލައި 2012 ވަނަ ދުވަހުގެ ފެންވަރު 10:00

މި ފެންވަރު ފެންވަރުގެ ތެރޭގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި ފެންވަރުކުރުމުގެ ތެރޭގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި  
 ފެންވަރުކުރުމުގެ ތެރޭގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި ފެންވަރުކުރުމުގެ ތެރޭގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި  
 ފެންވަރުކުރުމުގެ ތެރޭގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި ފެންވަރުކުރުމުގެ ތެރޭގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި  
 ފެންވަރުކުރުމުގެ ތެރޭގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި ފެންވަރުކުރުމުގެ ތެރޭގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި  
 ފެންވަރުކުރުމުގެ ތެރޭގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި ފެންވަރުކުރުމުގެ ތެރޭގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި

ފެންވަރުކުރުމުގެ ތެރޭގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި  
 ފެންވަރުކުރުމުގެ ތެރޭގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި  
 ފަންޓް: 9914305

Reference No: OPD/2012/35  
 Date: 03<sup>rd</sup> May 2012

ފެންވަރުކުރުމުގެ ތެރޭގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި

މި ފެންވަރުކުރުމުގެ ތެރޭގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި ފެންވަރުކުރުމުގެ ތެރޭގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި  
 OPD/2012/24 ފެންވަރުކުރުމުގެ ތެރޭގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި 1 ފެންވަރުކުރުމުގެ ތެރޭގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި  
 ފެންވަރުކުރުމުގެ ތެރޭގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި ފެންވަރުކުރުމުގެ ތެރޭގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި

DEATAILS OF THE GENERATOR:  
 Engine Model Name: PARKINS  
 Engine Model No: P100  
 Engine Serial No: FGWPEP04EO09134

Th. Kandoodhoo Power House

ފެންވަރުކުރުމުގެ ތެރޭގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި

Item	Qty	Unit	Part No.	Description
1	6	Nos		kit Piston Ring
2	1	Nos		Injector Nozzle
3	1	Nos		Water Pump
4	1	Nos		Thermostat
5	1	Nos		Top Joint and gasket kit









7900747 9914274  
 7900747 9914274

9914305  
 9914305

Reference No: OPD/2012/37  
 Date: 03<sup>rd</sup> May 2012

9914305

OPD/2012/28  
 OPD/2012/28

**DEATAILS OF THE GENERATOR:**

Engine Model Name: DUETZ  
 Engine Model No: F6L912  
 Engine Serial No: 8605081

Th- Omadhoo Power House

8605081

Item	Qty	Unit	Part No.	Description
1	1	set		Gasket set
2	1	Nos		Cylinder head gasket kit
3	12	nos		Con rod bearing (6 pair)
4	6	nos		Nozzle
5	6	nos		Piston C/W pin and Circlip
6	6	kit		piston Ring set
7	6	nos		Cylinder liner
8	12	nos		Con Rod bolt
9	7	nos		Main Bearing (7 pairs)
10	2	Nos		Thrust Bearing (2 pairs)
11	12	Nos		Valve Guide
12	12	Nos		Valve insert inlet
13	12	kit		Valve insert exhaust
14	12	Nos		Exhaust Valve
15	6	Nos		Oil Seal Front
16	1	Nos		Oil Seal Front
17	1	Nos		Oil Seal Rear
18	1	kit		Water Pump
19	1	Nos		Fuel Supplying pump
20	1	set		Kit, Turbo Charger repair
21	1	Nos		Fuel Hose kit, Injector return line







10:00 2012 10 10 10:00

Reference No: 39/IUL/USUL/12  
 Date: 03<sup>rd</sup> May 2012

9914305

**USUL 39/IUL/USUL/12**

G.Alif. Dhaandhoo Power House  
 Engine Model Name: Cummins  
 Engine Model No. KTA19-G2  
 Engine Serial No. 37158783  
 CPL No. 0520

39/IUL/USUL/12

No.	Description	Unit	Qty
1	Set, Upper Engine Gasket - 3800728	Set	1
2	Set, Lower Engine Gasket - 4089391	Set	1
3	Bushing ( Camshaft ) - 3002834	Nos	7
4	Kit, Engine Piston - 3631244	Nos	6
5	Belt, V Ribbed - 206996	Nos	2
6	Belt, V Ribbed - 3002203	Nos	2
7	Kit, Turbo Repair - 3801669	Kit	1
8	Insert Valve, Exhaust - 205093	Nos	12
9	Insert Valve, Intake - 3052819	Nos	12
10	Valve, Intake - 207241	Nos	12
11	Valve, Exhaust - 3035110	Nos	12
12	Guide, Valve Stem - 3202210	Nos	24
13	Kit, Liner - 3028434	Nos	6
14	Repair Kit, Water Pump - 3803612	Kit	1

39/IUL/USUL/12

39/IUL/USUL/12

<ul style="list-style-type: none"> <li>• ސަބް ސަފްޓް ގެ ރަހުމަތް ދަފްތަރު ގެ ސަފްޓް ސަރަޙައްދު ޖަހައި ދަފްތަރު ތަކުން ސަފްޓް ސަރަޙައްދު ފަޑުކުރަން ފޯމް ފުލުވުމެވެ.</li> <li>• ސަބް ސަފްޓް ގެ ރަހުމަތް ދަފްތަރު ގެ ސަފްޓް ސަރަޙައްދު ޖަހައި ދަފްތަރު ތަކުން ސަފްޓް ސަރަޙައްދު ފަޑުކުރަން ފޯމް ފުލުވުމެވެ.</li> </ul>	ޔުޅުމެދު ގެ ދަފްތަރު:
<ul style="list-style-type: none"> <li>• ޕްރޮޖެކްޓް ގެ ރަހުމަތް ދަފްތަރު ގެ ސަފްޓް ސަރަޙައްދު ޖަހައި ދަފްތަރު ތަކުން ސަފްޓް ސަރަޙައްދު ފަޑުކުރަން ފޯމް ފުލުވުމެވެ.</li> </ul>	ޔުޅުމެދު ގެ ދަފްތަރު:
<ul style="list-style-type: none"> <li>• ސަބް ސަފްޓް ގެ ރަހުމަތް ދަފްތަރު ގެ ސަފްޓް ސަރަޙައްދު ޖަހައި ދަފްތަރު ތަކުން ސަފްޓް ސަރަޙައްދު ފަޑުކުރަން ފޯމް ފުލުވުމެވެ.</li> </ul>	ޕްރޮސިއުޓް ގެ ދަފްތަރު:
<ul style="list-style-type: none"> <li>• ސަބް ސަފްޓް ގެ ރަހުމަތް ދަފްތަރު ގެ ސަފްޓް ސަރަޙައްދު ޖަހައި ދަފްތަރު ތަކުން ސަފްޓް ސަރަޙައްދު ފަޑުކުރަން ފޯމް ފުލުވުމެވެ.</li> </ul>	ސަބް ސަފްޓް ގެ ދަފްތަރު:
<ul style="list-style-type: none"> <li>• ސަބް ސަފްޓް ގެ ރަހުމަތް ދަފްތަރު ގެ ސަފްޓް ސަރަޙައްދު ޖަހައި ދަފްތަރު ތަކުން ސަފްޓް ސަރަޙައްދު ފަޑުކުރަން ފޯމް ފުލުވުމެވެ.</li> </ul>	ސަބް ސަފްޓް ގެ ދަފްތަރު:
<ul style="list-style-type: none"> <li>• ސަބް ސަފްޓް ގެ ރަހުމަތް ދަފްތަރު ގެ ސަފްޓް ސަރަޙައްދު ޖަހައި ދަފްތަރު ތަކުން ސަފްޓް ސަރަޙައްދު ފަޑުކުރަން ފޯމް ފުލުވުމެވެ.</li> <li>• ސަބް ސަފްޓް ގެ ރަހުމަތް ދަފްތަރު ގެ ސަފްޓް ސަރަޙައްދު ޖަހައި ދަފްތަރު ތަކުން ސަފްޓް ސަރަޙައްދު ފަޑުކުރަން ފޯމް ފުލުވުމެވެ.</li> </ul>	ސަބް ސަފްޓް ގެ ދަފްތަރު:
<ul style="list-style-type: none"> <li>• ސަބް ސަފްޓް ގެ ރަހުމަތް ދަފްތަރު ގެ ސަފްޓް ސަރަޙައްދު ޖަހައި ދަފްތަރު ތަކުން ސަފްޓް ސަރަޙައްދު ފަޑުކުރަން ފޯމް ފުލުވުމެވެ.</li> </ul>	ސަބް ސަފްޓް ގެ ދަފްތަރު:
ސަބް ސަފްޓް ގެ ރަހުމަތް ދަފްތަރު ގެ ސަފްޓް ސަރަޙައްދު ޖަހައި ދަފްތަރު ތަކުން ސަފްޓް ސަރަޙައްދު ފަޑުކުރަން ފޯމް ފުލުވުމެވެ.	
( ސަބް ސަފްޓް ގެ ރަހުމަތް ދަފްތަރު ގެ ސަފްޓް ސަރަޙައްދު ޖަހައި ދަފްތަރު ތަކުން ސަފްޓް ސަރަޙައްދު ފަޑުކުރަން ފޯމް ފުލުވުމެވެ. )	ރަހުމަތް:
00 - 30 ތަވާރު: 10 ތަވާރު 31 - 60 ތަވާރު: 15 ތަވާރު 61 - 90 ތަވާރު: 20 ތަވާރު	ސަބް ސަފްޓް ގެ ދަފްތަރު:
00 - 30 ތަވާރު: 10 ތަވާރު 31 ތަވާރު ރަހުމަތް ދަފްތަރު: 05 ތަވާރު	ސަބް ސަފްޓް ގެ ދަފްތަރު:
ސަބް ސަފްޓް ގެ ރަހުމަތް ދަފްތަރު ގެ ސަފްޓް ސަރަޙައްދު ޖަހައި ދަފްތަރު ތަކުން ސަފްޓް ސަރަޙައްދު ފަޑުކުރަން ފޯމް ފުލުވުމެވެ.	ސަބް ސަފްޓް ގެ ދަފްތަރު:
<b>Procurement &amp; Logistics Department</b> <b>Upper South Utilities Limited</b> Port Complex, 6th Floor Hilaalee Magu, Maafannu, Male' Tel: (960) 3331852, Fax: (960) 3317104 Mobile: 9911618 E-mail: <a href="mailto:procurement@usulmaldives.com">procurement@usulmaldives.com</a>	ސަބް ސަފްޓް ގެ ރަހުމަތް ދަފްތަރު ގެ ސަފްޓް ސަރަޙައްދު ޖަހައި ދަފްތަރު ތަކުން ސަފްޓް ސަރަޙައްދު ފަޑުކުރަން ފޯމް ފުލުވުމެވެ. 6 ވަނަ ތަވާރު ތަޅުމަތީ ގަވާއިދު، ދަފްތަރު، ދަފްތަރު، ދަފްތަރު 3331852 ފަނާ: 3317104 9911618 ސަބް ސަފްޓް ގެ ދަފްތަރު: <a href="mailto:procurement@usulmaldives.com">procurement@usulmaldives.com</a> ރަހުމަތް:
ސަބް ސަފްޓް ގެ ރަހުމަތް ދަފްތަރު ގެ ސަފްޓް ސަރަޙައްދު ޖަހައި ދަފްތަރު ތަކުން ސަފްޓް ސަރަޙައްދު ފަޑުކުރަން ފޯމް ފުލުވުމެވެ. 10 2012 ގައި 10:00	
ސަބް ސަފްޓް ގެ ރަހުމަތް ދަފްތަރު ގެ ސަފްޓް ސަރަޙައްދު ޖަހައި ދަފްތަރު ތަކުން ސަފްޓް ސަރަޙައްދު ފަޑުކުރަން ފޯމް ފުލުވުމެވެ. ސަބް ސަފްޓް ގެ ރަހުމަތް ދަފްތަރު ގެ ސަފްޓް ސަރަޙައްދު ޖަހައި ދަފްތަރު ތަކުން ސަފްޓް ސަރަޙައްދު ފަޑުކުރަން ފޯމް ފުލުވުމެވެ.	

අලුත සංස්කරණයක් සිදු කිරීමේදී  
 වෙනස් කිරීමේදී  
 අංකය: 9914305

Reference No: 40/IUL/USUL/12  
 Date: 03<sup>rd</sup> May 2012

සමස්ත ප්‍රදානය

අංකය: IUL/USUL/12/37 යටතේ සපයනු ලබන උපකරණ සහ කොටස් පහත දැක්වේ.  
 මෙහි ඇති සියලුම කොටස් සහ උපකරණ සපයනු ලබන බවට සහතික කර ඇත.

G.Alif. Maamendhoo Power House  
 Engine Model Name: Cummins  
 Engine Model No. 6CTA 8.3-G2  
 Engine Serial No. 69906821  
 CPL No. 1786

අංකය: 03/05/2012

No.	Description	Unit	Qty
1	Set, Upper Engine Gasket - 4025271	Set	1
2	Set, Lower Engine Gasket - 4089889	Set	1
3	Bearing, Crankshaft Thrust - 3922780	Nos	1
4	Bearing, Main - 3916840	Nos	6
5	Bearing, Main - 3901590	Nos	7
6	Set, Piston Ring - 3802429	Nos	6
7	Injector - 4948364	Nos	6
8	Belt, V Ribbed - 3288475	Nos	2
9	Bearing, Connecting Rod - 3901430	Nos	6
10	Turbo Repair Kit	Kit	1
11	Valve, Exhaust - 3802085	Nos	6
12	Valve, Intake - 3802083	Nos	6
13	Insert, Valve ( Exhaust ) - 3904716	Nos	6
14	Insert, Valve ( Standard ) - 3908830	Nos	6
15	Kit, Cylinder Liner - 3800328	Nos	6

සමස්ත ප්‍රදානය සඳහා

<ul style="list-style-type: none"> <li>සමස්ත ප්‍රදානය සඳහා අවශ්‍ය වන සියලුම කොටස් සහ උපකරණ සපයනු ලබන බවට සහතික කර ඇත.</li> </ul>	අංකය:
<ul style="list-style-type: none"> <li>සමස්ත ප්‍රදානය සඳහා අවශ්‍ය වන සියලුම කොටස් සහ උපකරණ සපයනු ලබන බවට සහතික කර ඇත.</li> <li>සමස්ත ප්‍රදානය සඳහා අවශ්‍ය වන සියලුම කොටස් සහ උපකරණ සපයනු ලබන බවට සහතික කර ඇත.</li> </ul>	දිනය:





අනුමැතිය ලබාදීමේදී මෙහි ඇති විස්තරයන් සලකා බැලිය යුතුය.

මෙහි ඇති විස්තරයන් සලකා බැලිය යුතුය.

නිකුත් කිරීමේ අංකය: 9914305

Reference No: 41/IUL/USUL/12

Date: 03<sup>rd</sup> May 2012

සංස්කරණය කළ විස්තරයක්

අංකය: IUL/USUL/12/31 වන අංකයේ සඳහන් කර ඇති විස්තරයන් සලකා බැලිය යුතුය. මෙහි ඇති විස්තරයන් සලකා බැලිය යුතුය.

G.Dh. Nadella Power House

Engine Model Name: Dutez

Engine Model No. F6L913C

Engine Serial No. 08806991

මෙහි ඇති විස්තරයන් සලකා බැලිය යුතුය.

No.	Description	Unit	Qty
1	Cylinder Liner	Nos	6
2	Main Bearing	Nos	7
3	Connecting Rod Bearing	Nos	6
4	Connecting Rod Bolt	Nos	12
5	Lower Engine Gasket Set	Set	1
6	Upper Engine Gasket Set	Set	1
7	Injector Nozzle	Nos	6
8	Thrust Washer Kit	Kit	1
9	Exhaust Valve Seat	Nos	6
10	Intake Valve Seat	Nos	6
11	Exhaust Valve Guide	Nos	6
12	Inatke Valve Guide	Nos	6
13	Inatke Valve	Nos	6
14	Exhaust Valve	Nos	6
15	Piston	Nos	6
16	Piston Ring Set	Nos	6
17	Turbo Repair Kit	Nos	1

මෙහි ඇති විස්තරයන් සලකා බැලිය යුතුය.

<ul style="list-style-type: none"> <li>මෙහි ඇති විස්තරයන් සලකා බැලිය යුතුය. මෙහි ඇති විස්තරයන් සලකා බැලිය යුතුය.</li> </ul>	<p>අංකය:</p>
<ul style="list-style-type: none"> <li>මෙහි ඇති විස්තරයන් සලකා බැලිය යුතුය.</li> <li>මෙහි ඇති විස්තරයන් සලකා බැලිය යුතුය.</li> </ul>	<p>මෙහි ඇති විස්තරයන් සලකා බැලිය යුතුය.</p>



අනුමැතිය ලබාදීමේදී මෙහි ඇති විස්තරයන් සලකා බැලිය යුතුය.

මෙහි ඇති විස්තරයන් සලකා බැලිය යුතුය.

නිකුත් කිරීමේ අංකය: 9914305

Reference No: 42/IUL/USUL/12

Date: 03<sup>rd</sup> May 2012

මෙහි ඇති විස්තරයන් සලකා බැලිය යුතුය.

මෙහි ඇති විස්තරයන් සලකා බැලිය යුතුය. IUL/USUL/12/32 අංකය යටතේ මෙහි ඇති විස්තරයන් සලකා බැලිය යුතුය. මෙහි ඇති විස්තරයන් සලකා බැලිය යුතුය.

G.Dh. Rathafandhoo Power House

Engine Model Name: Deutz

Engine Model No. F6L913C

Engine Serial No. 08779228

මෙහි ඇති විස්තරයන් සලකා බැලිය යුතුය.

No.	Description	Unit	Qty
1	Cylinder Liner	Nos	6
2	Main Bearing	Nos	7
3	Connecting Rod Bearing	Nos	6
4	Connecting Rod Bolt	Nos	12
5	Lower Engine Gasket Set	Set	1
6	Upper Engine Gasket Set	Set	1
7	Injector Nozzle	Nos	6
8	Thrust Washer Kit	Kit	1
9	Lubricant Oil Line - 05069613	Nos	1
10	Exhaust Valve Seat	Nos	6
11	Intake Valve Seat	Nos	6
12	Exhaust Valve Guide	Nos	6
13	Intake Valve Guide	Nos	6
14	Intake Valve	Nos	6
15	Exhaust Valve	Nos	6
16	Piston	Nos	6
17	Piston Ring Set	Nos	6
18	Turbo Repair Kit	Nos	1

මෙහි ඇති විස්තරයන් සලකා බැලිය යුතුය.

<ul style="list-style-type: none"> <li>මෙහි ඇති විස්තරයන් සලකා බැලිය යුතුය. මෙහි ඇති විස්තරයන් සලකා බැලිය යුතුය.</li> </ul>	<p>මෙහි ඇති විස්තරයන් සලකා බැලිය යුතුය.</p>
<ul style="list-style-type: none"> <li>මෙහි ඇති විස්තරයන් සලකා බැලිය යුතුය. මෙහි ඇති විස්තරයන් සලකා බැලිය යුතුය.</li> </ul>	<p>මෙහි ඇති විස්තරයන් සලකා බැලිය යුතුය.</p>



١٠  
 ١١  
 ١٢  
 ١٣  
 ١٤  
 ١٥  
 ١٦  
 ١٧  
 ١٨  
 ١٩  
 ٢٠  
 ٢١  
 ٢٢  
 ٢٣  
 ٢٤  
 ٢٥  
 ٢٦  
 ٢٧  
 ٢٨  
 ٢٩  
 ٣٠  
 ٣١  
 ٣٢  
 ٣٣  
 ٣٤  
 ٣٥  
 ٣٦  
 ٣٧  
 ٣٨  
 ٣٩  
 ٤٠  
 ٤١  
 ٤٢  
 ٤٣  
 ٤٤  
 ٤٥  
 ٤٦  
 ٤٧  
 ٤٨  
 ٤٩  
 ٥٠  
 ٥١  
 ٥٢  
 ٥٣  
 ٥٤  
 ٥٥  
 ٥٦  
 ٥٧  
 ٥٨  
 ٥٩  
 ٦٠  
 ٦١  
 ٦٢  
 ٦٣  
 ٦٤  
 ٦٥  
 ٦٦  
 ٦٧  
 ٦٨  
 ٦٩  
 ٧٠  
 ٧١  
 ٧٢  
 ٧٣  
 ٧٤  
 ٧٥  
 ٧٦  
 ٧٧  
 ٧٨  
 ٧٩  
 ٨٠  
 ٨١  
 ٨٢  
 ٨٣  
 ٨٤  
 ٨٥  
 ٨٦  
 ٨٧  
 ٨٨  
 ٨٩  
 ٩٠  
 ٩١  
 ٩٢  
 ٩٣  
 ٩٤  
 ٩٥  
 ٩٦  
 ٩٧  
 ٩٨  
 ٩٩  
 ١٠٠

Reference No: 43/IUL/USUL/12  
 Date: 03<sup>rd</sup> May 2012

**١٠**

١١

G-Dh. Fiyoree Power House

١٢

\* ١٣  
 ١٤  
 ١٥  
 ١٦  
 ١٧  
 ١٨  
 ١٩  
 ٢٠  
 ٢١  
 ٢٢  
 ٢٣  
 ٢٤  
 ٢٥  
 ٢٦  
 ٢٧  
 ٢٨  
 ٢٩  
 ٣٠  
 ٣١  
 ٣٢  
 ٣٣  
 ٣٤  
 ٣٥  
 ٣٦  
 ٣٧  
 ٣٨  
 ٣٩  
 ٤٠  
 ٤١  
 ٤٢  
 ٤٣  
 ٤٤  
 ٤٥  
 ٤٦  
 ٤٧  
 ٤٨  
 ٤٩  
 ٥٠  
 ٥١  
 ٥٢  
 ٥٣  
 ٥٤  
 ٥٥  
 ٥٦  
 ٥٧  
 ٥٨  
 ٥٩  
 ٦٠  
 ٦١  
 ٦٢  
 ٦٣  
 ٦٤  
 ٦٥  
 ٦٦  
 ٦٧  
 ٦٨  
 ٦٩  
 ٧٠  
 ٧١  
 ٧٢  
 ٧٣  
 ٧٤  
 ٧٥  
 ٧٦  
 ٧٧  
 ٧٨  
 ٧٩  
 ٨٠  
 ٨١  
 ٨٢  
 ٨٣  
 ٨٤  
 ٨٥  
 ٨٦  
 ٨٧  
 ٨٨  
 ٨٩  
 ٩٠  
 ٩١  
 ٩٢  
 ٩٣  
 ٩٤  
 ٩٥  
 ٩٦  
 ٩٧  
 ٩٨  
 ٩٩  
 ١٠٠

\* MCB and MCCB brands should be one of these brands (Merlengerin, ABB, Hager, LS or Siemens)

No.	Description	Unit	Qty
1	Meter Cable 50sq.mm ( 4 Core ) Amourd	Meter	1020
2	Meter Cable 70sq.mm ( 4 Core ) Amourd	Meter	1130
3	Cable Lug 70sq.mm	Nos	48
4	Cable Lug 50sq.mm	Nos	78
5	Cable Lug Sleeve 70sq.mm ( Red, Yellow, Blue & Black )	Nos	48
6	Cable Lug Sleeve 50sq.mm ( Red, Yellow, Blue & Black )	Nos	78
7	Distribution Box 18 Circuit ( Complete ) 1 - Weather Prof GRP Enclosure Complete and Assembled with. A – Weather Prof GRP Enclosure not Smaller Than H600xW400xB230mm size with Lock and Ventilating Plug ( IP6S ) B – 1 x 100A 3Pole MCCB 25KA C – 15 x 40A Single Pole MCB 6KA D – 1 x 63A 3Pole MCB 6KA E – 1 x Terminal Block 200A 4Pole F – 1 x Neutral Link G – 1 x Earth Link H – Lot of Wiring	Box	6
8	Earth Rod 1/2"x6'	Nos	40
9	Earth Socket 1/2"	Nos	20
10	Earth Clamp 1/2"	Nos	10
11	Meter Earth Cable 50sq.mm ( Single Core )	Meter	60

١١

١٢ ١٣ ١٤ ١٥ ١٦ ١٧ ١٨ ١٩ ٢٠ ٢١ ٢٢ ٢٣ ٢٤ ٢٥ ٢٦ ٢٧ ٢٨ ٢٩ ٣٠ ٣١ ٣٢ ٣٣ ٣٤ ٣٥ ٣٦ ٣٧ ٣٨ ٣٩ ٤٠ ٤١ ٤٢ ٤٣ ٤٤ ٤٥ ٤٦ ٤٧ ٤٨ ٤٩ ٥٠ ٥١ ٥٢ ٥٣ ٥٤ ٥٥ ٥٦ ٥٧ ٥٨ ٥٩ ٦٠ ٦١ ٦٢ ٦٣ ٦٤ ٦٥ ٦٦ ٦٧ ٦٨ ٦٩ ٧٠ ٧١ ٧٢ ٧٣ ٧٤ ٧٥ ٧٦ ٧٧ ٧٨ ٧٩ ٨٠ ٨١ ٨٢ ٨٣ ٨٤ ٨٥ ٨٦ ٨٧ ٨٨ ٨٩ ٩٠ ٩١ ٩٢ ٩٣ ٩٤ ٩٥ ٩٦ ٩٧ ٩٨ ٩٩ ١٠٠	١١ ١٢ ١٣ ١٤ ١٥ ١٦ ١٧ ١٨ ١٩ ٢٠ ٢١ ٢٢ ٢٣ ٢٤ ٢٥ ٢٦ ٢٧ ٢٨ ٢٩ ٣٠ ٣١ ٣٢ ٣٣ ٣٤ ٣٥ ٣٦ ٣٧ ٣٨ ٣٩ ٤٠ ٤١ ٤٢ ٤٣ ٤٤ ٤٥ ٤٦ ٤٧ ٤٨ ٤٩ ٥٠ ٥١ ٥٢ ٥٣ ٥٤ ٥٥ ٥٦ ٥٧ ٥٨ ٥٩ ٦٠ ٦١ ٦٢ ٦٣ ٦٤ ٦٥ ٦٦ ٦٧ ٦٨ ٦٩ ٧٠ ٧١ ٧٢ ٧٣ ٧٤ ٧٥ ٧٦ ٧٧ ٧٨ ٧٩ ٨٠ ٨١ ٨٢ ٨٣ ٨٤ ٨٥ ٨٦ ٨٧ ٨٨ ٨٩ ٩٠ ٩١ ٩٢ ٩٣ ٩٤ ٩٥ ٩٦ ٩٧ ٩٨ ٩٩ ١٠٠
---	---

<ul style="list-style-type: none"> <li>• ހަށިގަނޑުގެ ހިސާބުން ދަތުރުކުރާ ސަރުކާރުގެ ފަރާތްތަކުގެ ތެރެއިން ސަރުކާރުގެ ފަރާތްތަކުގެ ގޮތުގައި ހިސާބުކުރެވޭނެ ގޮތްތަކުގެ ބަޔާންކުރުން.</li> </ul>	ބަޔާންކުރުމަށް ދަތުރުކުރުން:
<ul style="list-style-type: none"> <li>• ރުކުގެ ގަޑި 15%</li> </ul>	ހިސާބުކުރުމަށް ބަޔާންކުރުން:
<ul style="list-style-type: none"> <li>• ހިސާބުކުރުމަށް ދަތުރުކުރުމަށް ބަޔާންކުރުމަށް ފުރުޞަތު ދޭނެ ގޮތްތަކުގެ ބަޔާންކުރުން.</li> </ul>	ހިސާބުކުރުމަށް ދަތުރުކުރުން:
<ul style="list-style-type: none"> <li>• ހިސާބުކުރުމަށް ދަތުރުކުރުމަށް ފުރުޞަތު ދޭނެ ގޮތްތަކުގެ ބަޔާންކުރުން. 30 ދުވަހުގެ ތެރޭގައި ހިސާބުކުރުމަށް ފުރުޞަތު ދޭނެ ގޮތްތަކުގެ ބަޔާންކުރުން.</li> </ul>	ހިސާބުކުރުމަށް ދަތުރުކުރުން:
<ul style="list-style-type: none"> <li>• ހިސާބުކުރުމަށް ދަތުރުކުރުމަށް ފުރުޞަތު ދޭނެ ގޮތްތަކުގެ ބަޔާންކުރުން. ހިސާބުކުރުމަށް ދަތުރުކުރުމަށް ފުރުޞަތު ދޭނެ ގޮތްތަކުގެ ބަޔާންކުރުން.</li> <li>• ހިސާބުކުރުމަށް ދަތުރުކުރުމަށް ފުރުޞަތު ދޭނެ ގޮތްތަކުގެ ބަޔާންކުރުން. ހިސާބުކުރުމަށް ދަތުރުކުރުމަށް ފުރުޞަތު ދޭނެ ގޮތްތަކުގެ ބަޔާންކުރުން.</li> </ul>	ހިސާބުކުރުމަށް ދަތުރުކުރުން:
<ul style="list-style-type: none"> <li>• ހިސާބުކުރުމަށް ދަތުރުކުރުމަށް ފުރުޞަތު ދޭނެ ގޮތްތަކުގެ ބަޔާންކުރުން. ހިސާބުކުރުމަށް ދަތުރުކުރުމަށް ފުރުޞަތު ދޭނެ ގޮތްތަކުގެ ބަޔާންކުރުން.</li> </ul>	ހިސާބުކުރުމަށް ދަތުރުކުރުން:
ހިސާބުކުރުމަށް ދަތުރުކުރުމަށް ފުރުޞަތު ދޭނެ ގޮތްތަކުގެ ބަޔާންކުރުން. ހިސާބުކުރުމަށް ދަތުރުކުރުމަށް ފުރުޞަތު ދޭނެ ގޮތްތަކުގެ ބަޔާންކުރުން.	
65 ދުވަހުގެ ތެރޭގައި ( ހިސާބުކުރުމަށް ދަތުރުކުރުމަށް ފުރުޞަތު ދޭނެ ގޮތްތަކުގެ ބަޔާންކުރުން )	( ހިސާބުކުރުމަށް ދަތުރުކުރުން:
00 - 30 ދުވަހުގެ ތެރޭގައި 31 - 60 ދުވަހުގެ ތެރޭގައި 61 - 90 ދުވަހުގެ ތެރޭގައި	( ހިސާބުކުރުމަށް ދަތުރުކުރުން:
00 - 30 ދުވަހުގެ ތެރޭގައި 31 ދުވަހުގެ ތެރޭގައި	( ހިސާބުކުރުމަށް ދަތުރުކުރުން:
05 ދުވަހުގެ ތެރޭގައި ( ހިސާބުކުރުމަށް ދަތުރުކުރުމަށް ފުރުޞަތު ދޭނެ ގޮތްތަކުގެ ބަޔާންކުރުން )	( ހިސާބުކުރުމަށް ދަތުރުކުރުން:
<b>Procurement &amp; Logistics Department</b> <b>Upper South Utilities Limited</b> Port Complex, 6th Floor Hilaalee Magu, Maafannu, Male' Tel: (960) 3331852, Fax: (960) 3317104 Mobile: 9911618 E-mail: <a href="mailto:procurement@usulmaldives.com">procurement@usulmaldives.com</a>	ފޯމު ފުރުޞަތު ދޭނެ ގޮތްތަކުގެ ބަޔާންކުރުން ފޯމު ފުރުޞަތު ދޭނެ ގޮތްތަކުގެ ބަޔާންކުރުން ފޯމު ފުރުޞަތު ދޭނެ ގޮތްތަކުގެ ބަޔާންކުރުން 3331852 ފޯމު: 3317104 9911618 ފޯމު: <a href="mailto:procurement@usulmaldives.com">procurement@usulmaldives.com</a>
ހިސާބުކުރުމަށް ދަތުރުކުރުމަށް ފުރުޞަތު ދޭނެ ގޮތްތަކުގެ ބަޔާންކުރުން: 10 ޔ 2012 15:00	
ފޯމު ފުރުޞަތު ދޭނެ ގޮތްތަކުގެ ބަޔާންކުރުން. ހިސާބުކުރުމަށް ދަތުރުކުރުމަށް ފުރުޞަތު ދޭނެ ގޮތްތަކުގެ ބަޔާންކުރުން.	

سەرۆكی ئاساسی و جێگە ئاساسی و ئاساسی ئاساسی  
دۆ، جێگە ئاساسی

سەرۆك: SCZMC/QTN/2012/003

دۆ

ئاساسی ئاساسی ئاساسی

جێگە ئاساسی ئاساسی ئاساسی 6 X  
(3 جێگە ئاساسی) ئاساسی 19 ئاساسی 2012  
سەرۆك: SCZMC/2012/QTN/002  
ئاساسی ئاساسی ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی

• ئاساسی ئاساسی ئاساسی 6X (3 جێگە ئاساسی)

CorelDraw Graphics Suite X6 (3 License)

ئاساسی ئاساسی ئاساسی 3315976  
سەرۆك: ئاساسی ئاساسی

03 ئاساسی 2012

س. ئاساسی ئاساسی ئاساسی  
س. ئاساسی ئاساسی ئاساسی

سەرۆك: GS07/IUL/2012/016

دۆ

ئاساسی ئاساسی ئاساسی

جێگە ئاساسی ئاساسی 150  
(ئاساسی ئاساسی) ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی

جێگە ئاساسی ئاساسی ئاساسی 6560019  
ئاساسی ئاساسی ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی  
90%  
10%  
12 جێگە ئاساسی 1433  
3 ئاساسی 2012

س. ئاساسی ئاساسی ئاساسی  
دۆ، جێگە ئاساسی

سەرۆك: 57-B/TU/2012/33

دۆ

ئاساسی ئاساسی ئاساسی

جێگە ئاساسی ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی  
ئاساسی ئاساسی ئاساسی ئاساسی

9 جێگە ئاساسی 1433  
30 ئاساسی 2012







- **Payment:** 100% upon delivery within 30 working days.

- **Payment terms:** Payment shall be made in Maldivian rufiyaa

- **Quotation validity:** Quotation validity shall be minimum 30 days from the date of quotation opening.

- **Company details:** Shall submit company profile, registration copy and contact details.

- **Important Note:** It is in STELCO's discretion to reject/cancel any quotation which does not fulfil or comply the above terms, at anytime during the quotation evaluation process. Also it is in STELCO's discretion to cancel this request for quotation at anytime.

▪ **Quotation Evaluation Criteria:**

All Quotations shall be evaluated on the following basis. Points (pts) shall be given according to the formula below.

- Price = 75 pts [(Minimum Quoted Price) / (Quoted Price) x 75].

- Delivery period = 10 pts [(Shortest delivery period) / (Quoted delivery period) x 10].

- Experience = 15 pts (Shall submit reference letters of previous supplies for similar work).

\* Additional (US\$25.00 plus 4% of quotation amount shall be included to the price of quotation as financial costs for overseas payments).

• **The quotations shall be submitted in sealed envelope and addressed as follows:**

Head of Procurement Department  
State Electric Company Limited.  
(Supply of Guard Tour Software System for STELCO)  
Ref. no: H-2012/67

- All sealed quotations shall reach STELCO head office on or before **Monday, 28th May 2012, 11:30hrs.** Any quotation(s) received after this deadline shall be disqualified.

- STELCO shall **not be liable** for the misplacement or premature opening for the unlabeled sealed quotations.

• **Pre-bid Meeting:**

A pre-bid meeting shall be held on **Monday, 14th May 2012, 11:30hrs, in STELCO Head Office / 2nd Floor meeting room.**

• **Quotation Opening:**

Quotation shall be opened on Monday, 28th May 2012, 11:30hrs, in STELCO Head Office / 2nd Floor meeting room, in the presence of those parties or their representatives who wish to attend the session.

▪ **Further information:**

Interested parties may obtain further information from the following address:

Procurement Department  
State Electric Company Limited.  
Ameenee Magu, Male', 20349  
Republic of Maldives  
Tel: (960) 333 8122  
Fax: (960) 332 7036  
E-mail: [procurement@stelco.com.mv](mailto:procurement@stelco.com.mv).

- This request for quotation is also published in STELCO website [www.stelco.com.mv](http://www.stelco.com.mv).



07 2012 22 11:00 11:00 2012 22 11:00 11:00

16 1433 07 2012

- 3338125 / 3338125

### State Electric Company Ltd.

Ref No: H-2012/69

07-05-2012

#### Request for Quotations

State Electric Company Limited (STELCO) request sealed quotations from interested and eligible parties for the following item(s).

**This request for Quotation is open for both local and international bidders.**

Item	Description	Qty
1	Dry Descaling Agent (Un-Clog-It Descaling Kit ,5 pounds)	18 Nos.

**Quotation shall indicate the following:**

- **Price**
- \* Door Step Delivery Price
- OR**
- \* CIF Male' Price

The following charges shall be applied for CIF Male' Prices:

1. for custom duty (25% of CIF price)
2. for clearing, handling & delivery to STELCO site (2% of the highest quoted CIF price)

\* Quotation shall indicate the unit price, total price for each item and total price of the quotation.

- **Currency** (If not stated, shall be assumed as Maldivian Rufiyaa).

- **Delivery period** (In days). For CIF quoted quotations, additional 07 days shall be included for the clearing, handling and delivery to STELCO site. Delivery indicated as 'ex-stock' and a particular duration not specified shall be taken same as the party offering the longest delivery period.

- **Technical specification(s):** All the relevant information(s) shall be complete to enable technical evaluation of the item(s) quoted.

- **Payment:** 100% upon delivery within 30 working days.
- **Payment terms:** Payment shall be made in Maldivian rufiyaa
- **Quotation validity:** Quotation validity shall be minimum 30 days from the date of quotation opening.
- **Company details:** Shall submit company profile, registration copy and contact details.
- **Important Note:** It is in STELCO's discretion to reject/cancel any quotation which does not fulfil or comply the above terms, at anytime during the quotation evaluation process. Also it is in STELCO's discretion to cancel this request for quotation at anytime.

- **Quotation Evaluation Criteria:**

All Quotations shall be evaluated on the following basis. Points (pts) shall be given according to the formula below.

- Price = 75 pts [(Minimum Quoted Price) / (Quoted Price) x 75].
- Delivery period = 20 pts [(Shortest delivery period) / (Quoted delivery period) x 20].
- Experience = 05 pts (Shall submit reference letters of previous supplies for similar work).

\* Additional (US\$25.00 plus 4% of quotation amount shall be included to the price of quotation as financial costs for overseas payments).

- **The quotations shall be submitted in sealed envelope and addressed as follows:**

Head of Procurement Department  
State Electric Company Limited.  
(Supply of Un-Clog-It Descaling Kit)  
Ref. no: H-2012/69

- All sealed quotations shall reach STELCO head office on or before **Tuesday, 22nd May 2012, 11:00hrs.** Any quotation(s) received after this deadline shall be disqualified.

- STELCO shall **not be liable** for the misplacement or premature opening for the unlabeled sealed quotations.

- **Quotation Opening:**

Quotation shall be opened on **Tuesday, 22nd May 2012, 11:00hrs, in STELCO Head Office / 2nd Floor meeting room,** in the presence of those parties or their representatives who wish to attend the session.

- **Further information:**

Interested parties may obtain further information from the following address:

Procurement Department  
State Electric Company Limited.  
Ameenee Magu, Male', 20349  
Republic of Maldives  
Tel: (960) 333 8122  
Fax: (960) 332 7036  
E-mail: [procurement@stelco.com.mv](mailto:procurement@stelco.com.mv).

- This request for quotation is also published in STELCO website [www.stelco.com.mv](http://www.stelco.com.mv).

අරමුදලේ මූල්‍යමය සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම  
දින, ප්‍රදර්ශනය.

සංඛ්‍යා: IAS/MIS/2012/544

අරමුදල

දැනට පවතින සංඛ්‍යා IAS/MIS/2012/492  
(17 වන වර්ෂයේ 2012) අරමුදලේ මූල්‍යමය සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම  
සම්බන්ධයෙන් අදාළ වන අරමුදල  
සම්බන්ධයෙන් වාර්ෂික වාර්තා සැපයීමට.

11 වන වර්ෂයේ 1433  
02 වන වර්ෂයේ 2012

විද්‍යා මණ්ඩලයේ මූල්‍යමය සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම  
දින, ප්‍රදර්ශනය.

සංඛ්‍යා: 200-VTR/2012/11

අරමුදල

අරමුදලේ මූල්‍යමය සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම  
දින, ප්‍රදර්ශනය සහ UPS සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම  
සම්බන්ධයෙන් 200-VTR/2012/09  
සංඛ්‍යා (11 වන වර්ෂයේ 2012) අරමුදලේ මූල්‍යමය සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම  
සම්බන්ධයෙන් වාර්ෂික වාර්තා සැපයීමට.

අරමුදලේ මූල්‍යමය සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම සහ UPS සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම  
සම්බන්ධයෙන් වාර්ෂික වාර්තා සැපයීමට.

UPS 650 VA (Quantity : 20 units )

- Auto shutdown feature with software
- Minimum 1 year warranty
- Minimum 3 Output Ports

Specify Brand and other additional options such as output cables & runtime.

විද්‍යා මණ්ඩලයේ මූල්‍යමය සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම

- 65% : අර්ථ
- 20% : වැඩිදියුණු කිරීම
- 5% : වැඩිදියුණු කිරීමේ වැඩිදියුණු කිරීම
- 10% : වැඩිදියුණු කිරීමේ වැඩිදියුණු කිරීම

විද්‍යා මණ්ඩලයේ මූල්‍යමය සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම සහ වැඩිදියුණු කිරීම  
සම්බන්ධයෙන් 2012 වර්ෂයේ 16 වන වර්ෂයේ මූල්‍යමය සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම  
සම්බන්ධයෙන් 10:00 දී  
දින, ප්‍රදර්ශනය සහ වැඩිදියුණු කිරීම (වැඩිදියුණු කිරීමේ වැඩිදියුණු කිරීම) 3 වන වර්ෂයේ  
වැඩිදියුණු කිරීමේ වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් වාර්ෂික වාර්තා සැපයීමට.

12 වන වර්ෂයේ 1433  
03 වන වර්ෂයේ 2012

අරමුදලේ මූල්‍යමය සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම  
දින, ප්‍රදර්ශනය.

සංඛ්‍යා: IAS/MIS/2012/545

අරමුදල

අරමුදලේ මූල්‍යමය සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම සහ වැඩිදියුණු කිරීම  
සම්බන්ධයෙන් 330  
අරමුදලේ මූල්‍යමය සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම සහ වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් 500  
අරමුදලේ මූල්‍යමය සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම සහ වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් 2  
අරමුදලේ මූල්‍යමය සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම සහ වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් වාර්ෂික වාර්තා සැපයීමට.

විද්‍යා මණ්ඩලයේ මූල්‍යමය සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම සහ වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් 13 වන වර්ෂයේ  
2012 වර්ෂයේ මූල්‍යමය සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම සහ වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් 15:00  
අරමුදලේ මූල්‍යමය සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම සහ වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් 17 වන වර්ෂයේ  
2012 වර්ෂයේ මූල්‍යමය සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම සහ වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් 15:00  
අරමුදලේ මූල්‍යමය සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම සහ වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් වාර්ෂික වාර්තා සැපයීමට.  
විද්‍යා මණ්ඩලයේ මූල්‍යමය සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම සහ වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් වාර්ෂික වාර්තා සැපයීමට.

11 වන වර්ෂයේ 1433





سیدھے اور پوری طرح سے جاننے کے لئے  
دعا، برقرار رکھیں

سرسہ نمبر: 2012/45A - اس کے

انسٹریکٹس اور سرکاری نوڈز کے بارے میں

دوسری ایڈیشن، ایڈیشن 2، 3 اور 4 کے ساتھ ساتھ سرکاری نوڈز کے بارے میں جاننے کے لئے  
سرسہ نمبر H-2012/45 اور اس کے ساتھ ساتھ سرکاری نوڈز کے بارے میں جاننے کے لئے، ان ایڈیشن کے بارے میں جاننے کے لئے  
انسٹریکٹس اور سرکاری نوڈز کے بارے میں جاننے کے لئے۔

وہ، دوسرے نوڈز کے ساتھ ساتھ سرکاری نوڈز کے بارے میں جاننے کے لئے، 14 مارچ 2012 کو 11:00 بجے  
دوسرے نوڈز کے ساتھ ساتھ سرکاری نوڈز کے بارے میں جاننے کے لئے۔

دوسرے نوڈز کے ساتھ ساتھ سرکاری نوڈز کے بارے میں جاننے کے لئے

اس کے: 85 ایڈیشن

سرکاری نوڈز کے ساتھ ساتھ سرکاری نوڈز کے بارے میں جاننے کے لئے / سرکاری نوڈز کے بارے میں جاننے کے لئے 85

دوسرے نوڈز کے ساتھ ساتھ سرکاری نوڈز کے بارے میں جاننے کے لئے 10 ایڈیشن

سرکاری نوڈز کے ساتھ ساتھ سرکاری نوڈز کے بارے میں جاننے کے لئے / سرکاری نوڈز کے بارے میں جاننے کے لئے 10 x

سیدھے نمبر: 5 ایڈیشن

دوسرے نوڈز کے ساتھ ساتھ سرکاری نوڈز کے بارے میں جاننے کے لئے، دوسرے نوڈز کے بارے میں جاننے کے لئے۔

اس کے، دوسرے نوڈز کے ساتھ ساتھ سرکاری نوڈز کے بارے میں جاننے کے لئے، 21 مارچ 2012 کو 12:30 بجے  
انسٹریکٹس اور سرکاری نوڈز کے بارے میں جاننے کے لئے۔

16 بجے دوسرے نوڈز کے بارے میں جاننے کے لئے 1433

07 مارچ 2012

سیدھے:

- دوسرے نوڈز کے ساتھ ساتھ سرکاری نوڈز کے بارے میں جاننے کے لئے، دوسرے نوڈز کے بارے میں جاننے کے لئے۔
- دوسرے نوڈز کے ساتھ ساتھ سرکاری نوڈز کے بارے میں جاننے کے لئے، دوسرے نوڈز کے بارے میں جاننے کے لئے۔

سیدھے اور پوری طرح سے جاننے کے لئے، دوسرے نوڈز کے بارے میں جاننے کے لئے  
سرسہ نمبر 13 مارچ 2012 (ایڈیشن) کے بارے میں جاننے کے لئے 11:30 بجے اس کے  
سیدھے اور پوری طرح سے جاننے کے لئے (11) کے ساتھ ساتھ سرکاری نوڈز کے بارے میں جاننے کے لئے  
سرسہ نمبر 20 مارچ 2012  
(ایڈیشن) کے بارے میں جاننے کے لئے 11:30 بجے اس کے ساتھ ساتھ سرکاری نوڈز کے بارے میں جاننے کے لئے  
سرکاری نوڈز کے بارے میں جاننے کے لئے۔

12 بجے دوسرے نوڈز کے بارے میں جاننے کے لئے 1433

03 مارچ 2012

سیدھے اور پوری طرح سے جاننے کے لئے

دوسرے نوڈز کے ساتھ ساتھ سرکاری نوڈز کے بارے میں جاننے کے لئے، دوسرے نوڈز کے بارے میں جاننے کے لئے

دعا، برقرار رکھیں

سرسہ نمبر: 69-RA/IL/2012/15

ایڈیشن

سیدھے اور پوری طرح سے جاننے کے لئے

سیدھے اور پوری طرح سے جاننے کے لئے ( Overseal Banding System ) کے بارے میں جاننے کے لئے





• ከባድ ከባድ ሆኖ ለመገንጠል የሚችሉ የሥራ ባለሙያዎችን ለማግኘት ይቻላል።

- ከአገሪቱ ውጭ ለማግኘት ይቻላል።
- ከአገሪቱ ውጭ ለማግኘት ይቻላል።
- ከአገሪቱ ውጭ ለማግኘት ይቻላል።
- ከአገሪቱ ውጭ ለማግኘት ይቻላል።

**ገንዘብ አገልግሎት** ለመስጠት የሚያስፈልጉ ሰነድ የሚያስፈልጉት ሰነድ፡

- ከአገሪቱ ውጭ ለማግኘት ይቻላል።
- ከአገሪቱ ውጭ ለማግኘት ይቻላል።
- ከአገሪቱ ውጭ ለማግኘት ይቻላል።

**የአገልግሎት ማስጠንቀቂያ** የሚያስፈልጉ ሰነድ የሚያስፈልጉት ሰነድ፡

ወይም የሌሎች አገልግሎቶች ለመስጠት የሚያስፈልጉ ሰነድ የሚያስፈልጉት ሰነድ፡

**የሰነድ አገልግሎት** የሚያስፈልጉ ሰነድ የሚያስፈልጉት ሰነድ፡

የሰነድ አገልግሎት የሚያስፈልጉ ሰነድ የሚያስፈልጉት ሰነድ፡

**NUL/2012/71** የሚያስፈልጉ ሰነድ የሚያስፈልጉት ሰነድ፡

ከ 12:00 ሰዓት ጀምሮ የሚከተለው ስም ይሰጣል፡

የሰነድ አገልግሎት የሚያስፈልጉ ሰነድ የሚያስፈልጉት ሰነድ፡

የሰነድ አገልግሎት የሚያስፈልጉ ሰነድ የሚያስፈልጉት ሰነድ፡

የሰነድ አገልግሎት የሚያስፈልጉ ሰነድ የሚያስፈልጉት ሰነድ፡







סדרת פסקי הדין: NUL/2012/74

א. תמצית

א. תמצית פסקי הדין

בשנת 2012, חברת ניסן, יצרנית הסלולרים, סירבה להעביר למועצה העירונית את 4 המכשירים הנמכרים על ידי חברת ניסן.  
 (03 אפריל 2012) חברת ניסן אינה יכולה לדרוש מחברת ניסן את 4 המכשירים הנמכרים על ידי חברת ניסן, בהתבסס על העובדות.

בשנת 2012, חברת ניסן, יצרנית הסלולרים, סירבה להעביר למועצה העירונית את 4 המכשירים הנמכרים על ידי חברת ניסן.

אי היותה של חברת ניסן כחברת נאמנת אינו מעניק לה זכות קניין בהכשירים הנמכרים על ידי חברת ניסן.

- אין למועצה העירונית זכות קניין בהכשירים הנמכרים על ידי חברת ניסן, וזאת על אף שהמועצה העירונית היא חברה בבעלות מלאה של חברת ניסן.
- חברת ניסן אינה יכולה לדרוש מחברת ניסן את 4 המכשירים הנמכרים על ידי חברת ניסן, בהתבסס על העובדות.
- סדרת פסקי הדין נערכה בשנת 2012, כשהתגלה שחברת ניסן היא חברה בבעלות מלאה של חברת ניסן.
- חברת ניסן אינה יכולה לדרוש מחברת ניסן את 4 המכשירים הנמכרים על ידי חברת ניסן, בהתבסס על העובדות.

ב. פרטים נוספים על פסקי הדין

- חברת ניסן היא חברה בבעלות מלאה של חברת ניסן.
- חברת ניסן היא חברה בבעלות מלאה של חברת ניסן.
- חברת ניסן היא חברה בבעלות מלאה של חברת ניסן.
- חברת ניסן היא חברה בבעלות מלאה של חברת ניסן.

ג. המסקנה של פסקי הדין

חברת ניסן אינה יכולה לדרוש מחברת ניסן את 4 המכשירים הנמכרים על ידי חברת ניסן, בהתבסס על העובדות.

אי היותה של חברת ניסן כחברת נאמנת אינו מעניק לה זכות קניין בהכשירים הנמכרים על ידי חברת ניסן.

אין למועצה העירונית זכות קניין בהכשירים הנמכרים על ידי חברת ניסן, וזאת על אף שהמועצה העירונית היא חברה בבעלות מלאה של חברת ניסן.

חברת ניסן אינה יכולה לדרוש מחברת ניסן את 4 המכשירים הנמכרים על ידי חברת ניסן, בהתבסס על העובדות.

(סדרת פסקי הדין נערכה בשנת 2012, כשהתגלה שחברת ניסן היא חברה בבעלות מלאה של חברת ניסן.)



13:30 13:30 2012 15 13:30  
30  
13:30

13:30  
13:30

13:30  
13:30

Procurement@nul-com-mv 3306902, 3306901 08:30 15:30  
3306902, 3306901 08:30 15:30

12 1433  
03 2012

164/1/2012/39 (IUL)

16  
07

16 1433  
07 2012

11:00 11:00 2012 14 11:00  
11:00 2012 14 11:00

11:00 11:00 2012 14 11:00  
11:00 2012 14 11:00

16 1433  
07 2012



# فوجی قادیان حکومت

سپریم کورٹ آف پاکستان  
قادیان

سپریم کورٹ: 188-B/2012/35

### اجازت

#### سپریم کورٹ آف پاکستان کے سرکاری نوٹیفکیشن کے تحت اجازت نامہ جاری کرنے کے بارے میں

سپریم کورٹ آف پاکستان کے سرکاری نوٹیفکیشن کے تحت اجازت نامہ جاری کرنے کے بارے میں نوٹیفکیشن جاری کیا گیا۔  
اجازت نامہ جاری کرنے کے تحت اس کے تحت نوٹیفکیشن کے تحت اجازت نامہ جاری کرنے کے بارے میں نوٹیفکیشن جاری کیا گیا۔

سپریم کورٹ آف پاکستان کے سرکاری نوٹیفکیشن کے تحت اجازت نامہ جاری کرنے کے بارے میں نوٹیفکیشن جاری کیا گیا۔  
اجازت نامہ جاری کرنے کے تحت اس کے تحت نوٹیفکیشن کے تحت اجازت نامہ جاری کرنے کے بارے میں نوٹیفکیشن جاری کیا گیا۔  
www.csc.gov.mv کے تحت اجازت نامہ جاری کرنے کے بارے میں نوٹیفکیشن جاری کیا گیا۔  
3307339 کے تحت اجازت نامہ جاری کرنے کے بارے میں نوٹیفکیشن جاری کیا گیا۔

#### دی گئی شکایت:

1. اے وائس کے تحت اجازت نامہ جاری کرنے کے بارے میں نوٹیفکیشن جاری کیا گیا (4) کے تحت اجازت نامہ جاری کرنے کے بارے میں نوٹیفکیشن جاری کیا گیا۔
2. سپریم کورٹ آف پاکستان کے سرکاری نوٹیفکیشن کے تحت اجازت نامہ جاری کرنے کے بارے میں نوٹیفکیشن جاری کیا گیا۔
3. سپریم کورٹ آف پاکستان کے سرکاری نوٹیفکیشن کے تحت اجازت نامہ جاری کرنے کے بارے میں نوٹیفکیشن جاری کیا گیا۔
4. سپریم کورٹ آف پاکستان کے سرکاری نوٹیفکیشن کے تحت اجازت نامہ جاری کرنے کے بارے میں نوٹیفکیشن جاری کیا گیا۔
5. نوٹیفکیشن کے تحت اجازت نامہ جاری کرنے کے بارے میں نوٹیفکیشن جاری کیا گیا۔
6. نوٹیفکیشن کے تحت اجازت نامہ جاری کرنے کے بارے میں نوٹیفکیشن جاری کیا گیا۔

دستور العمل ۱۱۱۱۱۱۱۱:

1. دستور العمل: در صورت 20,500/- محرمات
2. جوهری انقضای: در صورت 15,000/- محرمات
3. تاکنون در تاریخ ۲۰۱۲/۰۱/۱۳ در صورتی که...

دستور العمل ۱۱۱۱۱۱۱۱:

سند عملیاتی در تاریخ ۱۳/۰۱/۲۰۱۲ و  
در تاریخ ۲:۰۰ و در صورتی که (ر. ق. س. ۱۲ و س. ق. س. ۱۲) این  
در صورتی که...

1. سند عملیاتی در تاریخ ۱۳/۰۱/۲۰۱۲ و در صورتی که...
2. سند عملیاتی در تاریخ ۱۳/۰۱/۲۰۱۲ و در صورتی که...
3. سند عملیاتی در تاریخ ۱۳/۰۱/۲۰۱۲ و در صورتی که...
4. سند عملیاتی در تاریخ ۱۳/۰۱/۲۰۱۲ و در صورتی که...
5. سند عملیاتی در تاریخ ۱۳/۰۱/۲۰۱۲ و در صورتی که...
6. سند عملیاتی در تاریخ ۱۳/۰۱/۲۰۱۲ و در صورتی که...
7. سند عملیاتی در تاریخ ۱۳/۰۱/۲۰۱۲ و در صورتی که...
8. سند عملیاتی در تاریخ ۱۳/۰۱/۲۰۱۲ و در صورتی که...

دستور العمل ۱۱۱۱۱۱۱۱:

سند عملیاتی در تاریخ ۱۳/۰۱/۲۰۱۲ و در صورتی که...  
در تاریخ ۲۴/۰۱/۲۰۱۲ و در صورتی که...

در تاریخ ۲۴/۰۱/۲۰۱۲ و در صورتی که...  
در تاریخ ۲۴/۰۱/۲۰۱۲ و در صورتی که...







නැව් (අභ්‍යන්තර මාරු) රෙගුලාසි.

- මාරු කිරීමේ, මාරු කිරීමේ සහ 2012 වසරේ මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන.

දැනට සකස් කළ යුතු වන මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන 2012 ජූනි 15:00 දී නැව් මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන (අභ්‍යන්තර මාරු) රෙගුලාසි මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන.

නැව් මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන, අධ්‍යක්ෂවරයාගේ, 4 වන මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන, මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන.

මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන: 3014112, මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන: 3336624

වෙබ් අඩවිය: [www.cmda.gov.mv](http://www.cmda.gov.mv) මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන: [mail@cmda.gov.mv](mailto:mail@cmda.gov.mv)

4 වන මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන 1433

25 වන මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන 2012

නැව් මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන, මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන, මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන.

මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන: (IUL)179-3.2/1/2012/43

මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන

දැනට සකස් කළ යුතු වන මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන.

මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන	මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන
01	මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන
මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන	මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන
7,035.00 මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන	මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන
<ul style="list-style-type: none"> <li>- මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන: 35.00 මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන (මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන)</li> <li>- මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන</li> <li>- මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන</li> <li>- මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන: 10% මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන</li> </ul>	මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන
<ul style="list-style-type: none"> <li>- මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන, මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන, මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන</li> <li>- මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන, මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන, මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන</li> </ul>	මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන
6 මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන	මාරු කිරීමේ ක්‍රියාමාර්ග සටහන





סדרה: 188-B/2012/36

### הצו

## הצו לשינוי התקנות המגדירות את מעמדה של מסוימות ממוסדות

הצו לשינוי התקנות המגדירות את מעמדה של מסוימות ממוסדות, כפי שנקבעו על ידי צו מס' 188-B/2012/29 (22 דצמבר 2012) והתקנות המגדירות את מעמדה של מסוימות ממוסדות, כפי שנקבעו על ידי צו מס' 188-B/2012/36 (14 דצמבר 2012), יוקדם בתקנות אלה.

התקנות המגדירות את מעמדה של מסוימות ממוסדות, כפי שנקבעו על ידי צו מס' 188-B/2012/29 (22 דצמבר 2012) והתקנות המגדירות את מעמדה של מסוימות ממוסדות, כפי שנקבעו על ידי צו מס' 188-B/2012/36 (14 דצמבר 2012), יוקדם בתקנות אלה. [www.csc.gov.mv](http://www.csc.gov.mv) יורש את האחריות על התקנות.

הצו יחול על כל המוסדות המוזכרים בהצו, החל בתאריך 3307339 שנת 2012, וכל עוד לא יבטל או יעודכן.

### דיון כלכלי:

1. המטרה העיקרית של הצו היא להסדיר את מעמדה של מסוימות ממוסדות (דו-קיום) שיש להם מעמד של מוסדות חוקיים. הצו יחול על כל המוסדות המוזכרים בהצו, החל בתאריך 3307339 שנת 2012, וכל עוד לא יבטל או יעודכן.
2. המטרה העיקרית של הצו היא להסדיר את מעמדה של מסוימות ממוסדות (דו-קיום) שיש להם מעמד של מוסדות חוקיים. הצו יחול על כל המוסדות המוזכרים בהצו, החל בתאריך 3307339 שנת 2012, וכל עוד לא יבטל או יעודכן.
3. המטרה העיקרית של הצו היא להסדיר את מעמדה של מסוימות ממוסדות (דו-קיום) שיש להם מעמד של מוסדות חוקיים. הצו יחול על כל המוסדות המוזכרים בהצו, החל בתאריך 3307339 שנת 2012, וכל עוד לא יבטל או יעודכן.
4. המטרה העיקרית של הצו היא להסדיר את מעמדה של מסוימות ממוסדות (דו-קיום) שיש להם מעמד של מוסדות חוקיים. הצו יחול על כל המוסדות המוזכרים בהצו, החל בתאריך 3307339 שנת 2012, וכל עוד לא יבטל או יעודכן.
5. המטרה העיקרית של הצו היא להסדיר את מעמדה של מסוימות ממוסדות (דו-קיום) שיש להם מעמד של מוסדות חוקיים. הצו יחול על כל המוסדות המוזכרים בהצו, החל בתאריך 3307339 שנת 2012, וכל עוד לא יבטל או יעודכן.
6. המטרה העיקרית של הצו היא להסדיר את מעמדה של מסוימות ממוסדות (דו-קיום) שיש להם מעמד של מוסדות חוקיים. הצו יחול על כל המוסדות המוזכרים בהצו, החל בתאריך 3307339 שנת 2012, וכל עוד לא יבטל או יעודכן.

دستورالعمل عملیات:

1. دستمزد: داریه 20,500/- هر ماه
2. جوهری حقوق: داریه 15,000/- هر ماه
3. ناهزینههای ذواتی غیرسرمایه گذاری و غیرسرمایه گذاری استحقاقی و غیرسرمایه گذاری

نابینا عملیات در جریان عملیات:

سند عملیات مالی مربوط به تاریخ 17 خرداد 1392 در خصوص پرداختی هر ماهی که در تاریخ 17 خرداد 1392 در 12 فقره قسطی (ماهانه) است و در تاریخ 17 خرداد 1392.

1. سند عملیات مالی مربوط به تاریخ 17 خرداد 1392 در خصوص پرداختی هر ماهی که در تاریخ 17 خرداد 1392 در 12 فقره قسطی (ماهانه) است و در تاریخ 17 خرداد 1392.
2. سند عملیات مالی مربوط به تاریخ 17 خرداد 1392 در خصوص پرداختی هر ماهی که در تاریخ 17 خرداد 1392 در 12 فقره قسطی (ماهانه) است و در تاریخ 17 خرداد 1392.
3. سند عملیات مالی مربوط به تاریخ 17 خرداد 1392 در خصوص پرداختی هر ماهی که در تاریخ 17 خرداد 1392 در 12 فقره قسطی (ماهانه) است و در تاریخ 17 خرداد 1392.
4. سند عملیات مالی مربوط به تاریخ 17 خرداد 1392 در خصوص پرداختی هر ماهی که در تاریخ 17 خرداد 1392 در 12 فقره قسطی (ماهانه) است و در تاریخ 17 خرداد 1392.
5. سند عملیات مالی مربوط به تاریخ 17 خرداد 1392 در خصوص پرداختی هر ماهی که در تاریخ 17 خرداد 1392 در 12 فقره قسطی (ماهانه) است و در تاریخ 17 خرداد 1392.
6. سند عملیات مالی مربوط به تاریخ 17 خرداد 1392 در خصوص پرداختی هر ماهی که در تاریخ 17 خرداد 1392 در 12 فقره قسطی (ماهانه) است و در تاریخ 17 خرداد 1392.
7. سند عملیات مالی مربوط به تاریخ 17 خرداد 1392 در خصوص پرداختی هر ماهی که در تاریخ 17 خرداد 1392 در 12 فقره قسطی (ماهانه) است و در تاریخ 17 خرداد 1392.
8. سند عملیات مالی مربوط به تاریخ 17 خرداد 1392 در خصوص پرداختی هر ماهی که در تاریخ 17 خرداد 1392 در 12 فقره قسطی (ماهانه) است و در تاریخ 17 خرداد 1392.

بسته عملیات در جریان عملیات:

سند عملیات مالی مربوط به تاریخ 17 خرداد 1392 در خصوص پرداختی هر ماهی که در تاریخ 17 خرداد 1392 در 12 فقره قسطی (ماهانه) است و در تاریخ 17 خرداد 1392.

04 به دفتر تاریخ 1433

25 تاریخ به 2012

سرٹیفکیٹ: (IUL)220-AF/1/2012/51

پہلی فہرست طلبہ

جی ایچ ایف کے سرٹیفکیٹ (IUL)220-AF/1/2012/47 (22 اگست 2012) اور (IUL)220-AF/1/2012/49 (25 اگست 2012) کے ذریعے داخلہ شدہ طلبہ کی فہرستیں مندرجہ ذیل ہیں، ان میں سے کئی طلبہ کی فہرستیں حذف کر دی گئی ہیں۔

<p>داخلہ شدہ، ڈی ایچ ایف کے لیے طلبہ کی فہرستیں (1) طلبہ،                  جی ایچ ایف کے لیے طلبہ، ڈی ایچ ایف کے لیے طلبہ (1)</p>	<p>ڈی ایچ ایف:</p>
<p>ایس ایچ ایف کے لیے طلبہ کی فہرستیں / ڈی ایچ ایف کے لیے طلبہ کی فہرستیں</p>	<p>ایس ایچ ایف کے لیے طلبہ کی فہرستیں:</p>
<p>ڈی ایچ ایف: -/10,000                  جی ایچ ایف کے لیے طلبہ: -/8,500</p>	<p>ایس ایچ ایف کے لیے طلبہ:</p>
<p>ڈی ایچ ایف کے لیے طلبہ کی فہرستیں: -/3,500                  جی ایچ ایف کے لیے طلبہ کی فہرستیں: -/2,500                  40% ڈی ایچ ایف کے لیے طلبہ کی فہرستیں: -/200                  ڈی ایچ ایف کے لیے طلبہ کی فہرستیں: -/200</p>	<p>ایس ایچ ایف کے لیے طلبہ کی فہرستیں:</p>
<p>- ڈی ایچ ایف کے لیے طلبہ کی فہرستیں: -/200                  ڈی ایچ ایف کے لیے طلبہ کی فہرستیں: -/200                  ڈی ایچ ایف کے لیے طلبہ کی فہرستیں: -/200                  ڈی ایچ ایف کے لیے طلبہ کی فہرستیں: -/200</p>	<p>ڈی ایچ ایف کے لیے طلبہ کی فہرستیں:</p>

سكويچي:

دا سئوچى

- دۇنجان سى كىرىمىنىڭ دۇنجان سى دېگەن سۆزى ئارقىلىق قىلىنغان سەھىپىنىڭ ئىسمىنىڭ 9 نى 9 نى قىلىپ سۆزىنى ئۆزگەرتىش، سۆزى

- دۇنجان سى كىرىمىنىڭ دېگەن سۆزى ئارقىلىق قىلىنغان سەھىپىنىڭ ئىسمىنىڭ 7 نى 8 نى قىلىپ سۆزىنى ئۆزگەرتىش، دۇنجان سى دېگەن سۆزىنىڭ ئىسمىنىڭ 5 نى 2 نى قىلىپ سۆزىنى ئۆزگەرتىش.

بۇ سۆزىنى ئۆزگەرتىش

- دۇنجان سى كىرىمىنىڭ دېگەن سۆزى ئارقىلىق قىلىنغان سەھىپىنىڭ ئىسمىنىڭ 7 نى 8 نى قىلىپ سۆزىنى ئۆزگەرتىش، دۇنجان سى دېگەن سۆزىنىڭ ئىسمىنىڭ 2 نى 2 نى قىلىپ سۆزىنى ئۆزگەرتىش.

بۇ سۆزىنى ئۆزگەرتىش

دا سئوچى، ئادەتتىكى سۆزى (1 سۆزى) بۇ سۆزى، بۇ سۆزىنى ئۆزگەرتىش، ئادەتتىكى سۆزى (1 سۆزى)

ئىسمىنىڭ دۇنجان سى، ئىسمىنىڭ دۇنجان سى، ئىسمىنىڭ دۇنجان سى / ئىسمىنىڭ دۇنجان سى

دا سئوچى: 10,000/- سۆزى، بۇ سۆزىنى ئۆزگەرتىش: 8,500/- سۆزى

دا سئوچى: بۇ سۆزىنى ئۆزگەرتىش: 3,500/- سۆزى، بۇ سۆزىنى ئۆزگەرتىش: 2,500/- سۆزى، بۇ سۆزىنى ئۆزگەرتىش: 40% سۆزى، بۇ سۆزىنى ئۆزگەرتىش: 40% سۆزى، بۇ سۆزىنى ئۆزگەرتىش: 200/- سۆزى، بۇ سۆزىنى ئۆزگەرتىش: 200/- سۆزى

دا سئوچى: بۇ سۆزىنى ئۆزگەرتىش: 200/- سۆزى، بۇ سۆزىنى ئۆزگەرتىش: 200/- سۆزى، بۇ سۆزىنى ئۆزگەرتىش: 40% سۆزى، بۇ سۆزىنى ئۆزگەرتىش: 40% سۆزى، بۇ سۆزىنى ئۆزگەرتىش: 200/- سۆزى، بۇ سۆزىنى ئۆزگەرتىش: 200/- سۆزى















1500/- (1500/-) අගයට පත්වීම (අවම වශයෙන්) අයවැන්නාගේ අයදුම්පතේ  
 සඳහන් වන ආකාරයට අයවැන්නාගේ මුදල් 45% අයවැන්නාගේ අයදුම්පතේ  
 සඳහන් කර ඇත.

- වැරදි කර ඇති බවට අවධානය යොමු කරමින්
1. වැරදි කර ඇති මුදල් මාරු කිරීමේ අයදුම්පතේ අයවැන්නාගේ නම සඳහන් කර ඇත.
  2. වැරදි කර ඇති අයදුම්පතේ (අයදුම්පතේ අයදුම්කරු) (අයදුම්කරුගේ නම සඳහන් කර ඇති අයදුම්පතේ)
  3. වැරදි කර ඇති අයදුම්පතේ වැරදි කර ඇති බවට අවධානය යොමු කරමින්.
  4. වැරදි කර ඇති අයදුම්පතේ වැරදි කර ඇති බවට අවධානය යොමු කරමින්. GS3 වැරදි කර ඇති බවට අවධානය යොමු කරමින්.
  5. වැරදි කර ඇති මුදල් මාරු කිරීමේ (අයදුම්කරු)
  6. වැරදි කර ඇති මුදල් මාරු කිරීමේ (අයදුම්කරු) (අයදුම්කරුගේ නම සඳහන් කර ඇති අයදුම්පතේ)
  7. වැරදි කර ඇති මුදල් මාරු කිරීමේ (අයදුම්කරු) (අයදුම්කරුගේ නම සඳහන් කර ඇති අයදුම්පතේ)

මුදල් මාරු කිරීමේ කාර්යය සඳහා අවධානය යොමු කරමින් 2012 ජූනි 13 දා 14:00

වැරදි කර ඇති බවට අවධානය යොමු කරමින් අයදුම්කරුගේ නම සඳහන් කර ඇති අයදුම්පතේ  
 අයදුම්කරු (www. highcourt.gov.mv) දැනගත හැකි බවට අවධානය යොමු කරමින් 3325029 සංඛ්‍යාවට

11 ජූනි 1433  
 02 ජූනි 2012

වැරදි කර ඇති බවට අවධානය යොමු කරමින්

සංඛ්‍යාව: (IUL)215-AS/1/2012/15

වැරදි කර ඇති බවට අවධානය යොමු කරමින්

වැරදි කර ඇති බවට අවධානය යොමු කරමින්

වැරදි කර ඇති බවට අවධානය යොමු කරමින්	වැරදි කර ඇති බවට අවධානය යොමු කරමින්
වැරදි කර ඇති බවට අවධානය යොමු කරමින්	වැරදි කර ඇති බවට අවධානය යොමු කරමින්
වැරදි කර ඇති බවට අවධානය යොමු කරමින්	වැරදි කර ඇති බවට අවධානය යොමු කරමින්
වැරදි කර ඇති බවට අවධානය යොමු කරමින්	වැරදි කර ඇති බවට අවධානය යොමු කරමින්
වැරදි කර ඇති බවට අවධානය යොමු කරමින්	වැරදි කර ඇති බවට අවධානය යොමු කරමින්



දරිද්දෙන් පිරුණු අපේ දිනවලදී මනසේ සුවසිරි පවැරැදි  
දැනුම, ජනප්‍රියතාවය.

පණිවිඩය: (IUL) 28-PM-1/1/2012/16

ආරාධනා

සෞඛ්‍ය සේවයේ සේවයේ සේවකයන්ගේ

ප්‍රාර්ථනා:

❖ ජනප්‍රියතාවය

❖ දැනුම සම්ප්‍රේෂණය

❖ මනසේ සුවසිරි පවැරැදි

❖ සෞඛ්‍ය සේවයේ

❖ සේවකයන්ගේ

❖ සුවසිරි පවැරැදි

❖ සුවසිරි පවැරැදි

❖ මනසේ සුවසිරි පවැරැදි

❖ සුවසිරි පවැරැදි

සුවසිරි පවැරැදි සේවකයන්ගේ:

❖ ජනප්‍රියතාවය සුවසිරි පවැරැදි

❖ සුවසිරි පවැරැදි සේවකයන්ගේ සුවසිරි පවැරැදි

සුවසිරි පවැරැදි සේවකයන්ගේ සුවසිරි පවැරැදි

❖ 18 වැනි දින 28 වැනි දින සුවසිරි පවැරැදි

සුවසිරි පවැරැදි

❖ සුවසිරි පවැරැදි සේවකයන්ගේ සුවසිරි පවැරැදි

සුවසිරි පවැරැදි

❖ සුවසිරි පවැරැදි සේවකයන්ගේ සුවසිරි පවැරැදි

සුවසිරි පවැරැදි

❖ 5 වැනි දින (සුවසිරි පවැරැදි) 5 වැනි දින, 5 වැනි දින  
5 වැනි දින (3 වැනි දින)

❖ සුවසිරි පවැරැදි සේවකයන්ගේ සුවසිරි පවැරැදි  
සුවසිරි පවැරැදි සේවකයන්ගේ සුවසිරි පවැරැදි  
සුවසිරි පවැරැදි සේවකයන්ගේ සුවසිරි පවැරැදි

❖ සුවසිරි පවැරැදි සේවකයන්ගේ සුවසිරි පවැරැදි

සුවසිරි පවැරැදි සේවකයන්ගේ සුවසිරි පවැරැදි  
සුවසිරි පවැරැදි සේවකයන්ගේ සුවසිරි පවැරැදි  
සුවසිරි පවැරැදි සේවකයන්ගේ සුවසිරි පවැරැදි  
සුවසිරි පවැරැදි සේවකයන්ගේ සුවසිරි පවැරැදි

❖ සුවසිරි පවැරැදි සේවකයන්ගේ සුවසිරි පවැරැදි  
සුවසිරි පවැරැදි සේවකයන්ගේ සුවසිරි පවැරැදි  
සුවසිරි පවැරැදි සේවකයන්ගේ සුවසිරි පවැරැදි

❖ 2012 දී 15 වැනි දින සුවසිරි පවැරැදි සේවකයන්ගේ  
සුවසිරි පවැරැදි සේවකයන්ගේ සුවසිරි පවැරැදි

❖ සුවසිරි පවැරැදි සේවකයන්ගේ සුවසිරි පවැරැදි  
සුවසිරි පවැරැදි සේවකයන්ගේ සුවසිරි පවැරැදි

❖ 3153, 3440 වැනි දින සුවසිරි පවැරැදි සේවකයන්ගේ  
[www.mndf.gov.mv](http://www.mndf.gov.mv) වැනි දින සුවසිරි පවැරැදි සේවකයන්ගේ

09 දින 1433 වැනි දින

30 වැනි දින 2012

ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද පිටපතක්

ලියන ලද පිටපතක්

දැනට නිවැරදිව පවතින (අදාළ නිවැරදි කිරීම්) පිළිබඳව විකල්පයක් ලෙසින් ලබාදෙන පිටපතක්  
 (IUL)197-A1/1/2012/8 බලපත්‍රණය කර ඇති 02 වන පිටපතක් ලෙසින් ලබාදෙනු ඇත. පිටපතක් ලෙසින් ලබාදෙනු ඇත. 01 වන පිටපතක් ලෙසින් ලබාදෙනු ඇත.

නිවැරදි කිරීම: (IUL)197-A1/1/2012/09	විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත	
නිවැරදි කිරීම: 02 වන පිටපතක්	විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත	
	නිවැරදි කිරීමක් ලෙසින් ලබාදෙනු ඇත	විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත
	MS 3	නිවැරදි කිරීමක් ලෙසින් ලබාදෙනු ඇත
	01	විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත
	(අදාළ නිවැරදි කිරීම්) පිළිබඳව විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත	
	7035/- ඉන්දියානු රුපියල්	විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත
	විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත, සමස්ත වටිනාකම -/2000 (අදාළ නිවැරදි කිරීම්) අතිරික්තව ලබාදෙනු ඇත. විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත, 50% අතිරික්තව ලබාදෙනු ඇත. විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත.	
	විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත / විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත. විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත. විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත. MS 2 විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත. 3 වන පිටපතක් ලෙසින් ලබාදෙනු ඇත.	
	විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත, විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත, විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත, විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත, විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත.	
	විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත, විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත, විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත, විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත, විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත. 10 වන පිටපතක් ලෙසින් ලබාදෙනු ඇත. 15:00 ට විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත.	
	විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත, විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත, විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත, විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත, විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත. <a href="http://www.supremecourt.gov.mv">www.supremecourt.gov.mv</a> වෙබ් අඩවිය බලන්න. විකල්පයක් ලෙසින් ලබාදෙනු ඇත.	

2012/76: MTCC-HR/IU

### 2012/76: MTCC-HR/IU

2012/76: MTCC-HR/IU

2012/76: MTCC-HR/IU

2012/76: MTCC-HR/IU

01

2012/76: MTCC-HR/IU

2012/76: MTCC-HR/IU

2012/76: MTCC-HR/IU

2012/76: MTCC-HR/IU

2012/76: MTCC-HR/IU

2012/76: MTCC-HR/IU

- 2012/76: MTCC-HR/IU
- 2012/76: MTCC-HR/IU
- 2012/76: MTCC-HR/IU
- 2012/76: MTCC-HR/IU

2012/76: MTCC-HR/IU

2012/76: MTCC-HR/IU

03

2012/76: MTCC-HR/IU

2012/76: MTCC-HR/IU

2012/76: MTCC-HR/IU

2012/76: MTCC-HR/IU

2012/76: MTCC-HR/IU

2012/76: MTCC-HR/IU

- 2012/76: MTCC-HR/IU
- 2012/76: MTCC-HR/IU
- 2012/76: MTCC-HR/IU







සමහර සේවකයන්ගේ සේවය 08:00 සිට 15:00 (අඟුණ) දක්වා වේ. සේවය 17:00 දක්වා වේ. (සේවය නැවැත්වීමට.)  
 රු. 12,000/- මුදල.

1. අධිකාරියේ සේවයේ ඇති අවස්ථාවන්හිදී සේවකයන්ගේ සේවය නැවැත්වීමට හේතු වන බැවින් සේවය නැවැත්වීමට හේතු වේ.
2. අධිකාරියේ සේවයේ සේවකයන්ගේ සේවය නැවැත්වීමට හේතු වන බැවින් සේවය නැවැත්වීමට හේතු වේ.
3. සේවයේ සේවකයන්ගේ සේවය නැවැත්වීමට හේතු වන බැවින් සේවය නැවැත්වීමට හේතු වේ.

(අධිකාරියේ සේවයේ සේවකයන්ගේ සේවය නැවැත්වීමට හේතු වන බැවින් සේවය නැවැත්වීමට හේතු වේ.)  
 වෙබ් අඩවිය: [www.ncit.gov.mv](http://www.ncit.gov.mv) (සේවය නැවැත්වීමට හේතු වේ.)

1. සේවයේ සේවකයන්ගේ සේවය නැවැත්වීමට හේතු වන බැවින් සේවය නැවැත්වීමට හේතු වේ.
2. අධිකාරියේ සේවයේ සේවකයන්ගේ සේවය නැවැත්වීමට හේතු වන බැවින් සේවය නැවැත්වීමට හේතු වේ.

1. සේවයේ සේවකයන්ගේ සේවය නැවැත්වීමට හේතු වන බැවින් සේවය නැවැත්වීමට හේතු වේ.
2. අධිකාරියේ සේවයේ සේවකයන්ගේ සේවය නැවැත්වීමට හේතු වන බැවින් සේවය නැවැත්වීමට හේතු වේ.
3. සේවයේ සේවකයන්ගේ සේවය නැවැත්වීමට හේතු වන බැවින් සේවය නැවැත්වීමට හේතු වේ.
4. සේවයේ සේවකයන්ගේ සේවය නැවැත්වීමට හේතු වන බැවින් සේවය නැවැත්වීමට හේතු වේ.
5. සේවයේ සේවකයන්ගේ සේවය නැවැත්වීමට හේතු වන බැවින් සේවය නැවැත්වීමට හේතු වේ.

සේවයේ සේවකයන්ගේ සේවය නැවැත්වීමට හේතු වන බැවින් සේවය නැවැත්වීමට හේතු වේ. 2012 ජූනි 13 දින 11:00 දී සේවය නැවැත්වීමට හේතු වේ. සේවය නැවැත්වීමට හේතු වේ. [secretariat@ncit.gov.mv](mailto:secretariat@ncit.gov.mv) (සේවය නැවැත්වීමට හේතු වේ.)

වෙබ් අඩවිය: [www.ncit.gov.mv](http://www.ncit.gov.mv) (සේවය නැවැත්වීමට හේතු වේ.)

සේවයේ සේවකයන්ගේ සේවය නැවැත්වීමට හේතු වන බැවින් සේවය නැවැත්වීමට හේතු වේ. 64, පලමු මහල, කොළඹ 07, ශ්‍රී ලංකාව.  
 දුරකථන අංක: (960) 334 4000, ශ්‍රී ලංකාව. (960) 334 4004  
 වෙබ් අඩවිය: [www.ncit.gov.mv](http://www.ncit.gov.mv) (සේවය නැවැත්වීමට හේතු වේ.)  
 16 වන මහල, 1433  
 07 ජූනි 2012

ճիշտագրության և գրության հարցերի քննարկման և քննարկման արդյունքների մասին հարցազրույցի  
ժամանակ, հարցազրույցի:

Սրահային: (IUL)28-MP-1/1/2012/17

### Վարչական կարգի մասին

Այս հրահանգը հաստատվում է ՀՀ Վարչական կարգի մասին հարցազրույցի և քննարկման արդյունքների մասին հարցազրույցի ժամանակ:

Վարչական կարգի մասին հարցազրույցի

համարները համապատասխանում են հարցազրույցի

համարներին: 9

Վարչական կարգի մասին հարցազրույցի (համար - 4465/)

համարները: 1500/ (համար -)

հարցազրույցի մասին հարցազրույցի:

Սրահային 8 և հարցազրույցի մասին հարցազրույցի 5 և 5 հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի  
համարները համապատասխանում են հարցազրույցի 35 հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի  
և հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի  
վարչական կարգի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի  
համարները համապատասխանում են հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի

### Վարչական կարգի մասին հարցազրույցի

Վարչական կարգի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի  
մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի  
մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի  
մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի  
մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի  
մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի

Վարչական կարգի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի  
մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի  
մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի  
մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի  
մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի

Վարչական կարգի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի մասին հարցազրույցի

12 ընդհանուր հարցազրույցի 1433  
03 ընդհանուր հարցազրույցի 2012

٤. ٦٤٠٠ ڊالرن جي ٿر ٽيڪس ۽ ٻين ٿر ٽيڪس  
 جو ڏانهن هڪڙو ٽيڪس ٿيڻ کان  
 ٻاهر ٽيڪس ٿيڻ کان

سروي نمبر: 198-A/2012/54	<b>ٻيڻ جي ٽيڪس جا سڃاڻپ</b>	
ٽيڪس سال: 3 جولاءِ 2012		
ٽيڪس سال: جولاءِ 2012 4	<b>ٽيڪس ٿر ٽيڪس</b>	<b>ٽيڪس</b>
	1	<b>ٽيڪس</b>
	٤ ٽيڪس سال	<b>ٽيڪس ٿر ٽيڪس</b>
	-/12,400 ٽيڪس سال	<b>ٽيڪس</b>
	- ٽيڪس سال ٽيڪس سال 3,000/- ٽيڪس سال - ٽيڪس سال ٽيڪس سال: 55% ٽيڪس سال - ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال	<b>ٽيڪس</b>
1. ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال 2. ٽيڪس سال		<b>ٽيڪس</b>
1. ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال 2. ٽيڪس سال 25 ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال 3. ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال 4. ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال 5. ٽيڪس سال 6. ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال 7. ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال 8. ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال ٽيڪس سال		<b>ٽيڪس</b>

دفتري	نوعه د سرويسونو سر	نومبر: ۱۰۰۰۰ ۱
۱	۱	۱
۱	۱	۱
۱	۱	۱
۱	۱	۱
۱	۱	۱
۲	۲	۲
۲	۲	۲
۲	۲	۲
۲	۲	۲
۲	۲	۲
۲	۲	۲









2500/-	15,560/-	10 - 11 10 11 11	EX6	10 11 11
--------	----------	---------------------------	-----	----------------

10 - 11

11 - 11

11 - 11

11 - 11

11 - 11

11 - 11

11 - 11

11 - 11

11 - 11

11 - 11

11 - 11

11 - 11

11 - 11

11 - 11

11 - 11

11 - 11

11 - 11

11 - 11

11 - 11

11 - 11

11 - 11

11 - 11

11 - 11

11 - 11

11 - 11

\* **መግቢያ ለማድረግ የሚያስፈልገውን ሰነድ ለማግኘት ደብዳቤ ማግኘት ይገባል።** ለዚህ ደብዳቤ ለማግኘት ለአዲስ አበባ ከተማ አስተዳደር ማህተም ማስፈጸም ይገባል።  
 \* **የደብዳቤው ወጪ ለአዲስ አበባ ከተማ አስተዳደር ማህተም ማስፈጸም ይገባል።** (የደብዳቤው ወጪ)

**የአዲስ አበባ ከተማ አስተዳደር**

የደብዳቤው ወጪ ለአዲስ አበባ ከተማ አስተዳደር ማህተም ማስፈጸም ይገባል።  
 14 ኅዳር 2012 ዓ.ም. ሰዓት 15:00 ላይ ይኖራል።

**ማሳሰቢያ**

በዚህ ደብዳቤ ውስጥ የሚገኘውን መረጃ ለማግኘት ለአዲስ አበባ ከተማ አስተዳደር ማህተም ማስፈጸም ይገባል።  
 የደብዳቤው ወጪ ለአዲስ አበባ ከተማ አስተዳደር ማህተም ማስፈጸም ይገባል። 3315759 ስልክ ቁጥር ላይ ይገኛል።

**የደብዳቤው ወጪ ለአዲስ አበባ ከተማ አስተዳደር ማህተም ማስፈጸም ይገባል።**

የደብዳቤው ወጪ ለአዲስ አበባ ከተማ አስተዳደር ማህተም ማስፈጸም ይገባል። (IUL)213-MC/1/2012/1032

**የደብዳቤው ወጪ**

የደብዳቤው ወጪ ለአዲስ አበባ ከተማ አስተዳደር ማህተም ማስፈጸም ይገባል።

ደብዳቤው ወጪ ለአዲስ አበባ ከተማ አስተዳደር ማህተም ማስፈጸም ይገባል።	ደብዳቤው ወጪ ለአዲስ አበባ ከተማ አስተዳደር ማህተም ማስፈጸም ይገባል።
ደብዳቤው ወጪ ለአዲስ አበባ ከተማ አስተዳደር ማህተም ማስፈጸም ይገባል።	ደብዳቤው ወጪ ለአዲስ አበባ ከተማ አስተዳደር ማህተም ማስፈጸም ይገባል።

**የደብዳቤው ወጪ ለአዲስ አበባ ከተማ አስተዳደር ማህተም ማስፈጸም ይገባል።**

የደብዳቤው ወጪ ለአዲስ አበባ ከተማ አስተዳደር ማህተም ማስፈጸም ይገባል።  
 የደብዳቤው ወጪ ለአዲስ አበባ ከተማ አስተዳደር ማህተም ማስፈጸም ይገባል።

የደብዳቤው ወጪ ለአዲስ አበባ ከተማ አስተዳደር ማህተም ማስፈጸም ይገባል።	የደብዳቤው ወጪ ለአዲስ አበባ ከተማ አስተዳደር ማህተም ማስፈጸም ይገባል።
--	--















<p>1. ڇوڇي ڦاٽڻو ڏيکاريو 2. ڇوڇي ڦاٽڻو ڏيکاريو 3. ڇوڇي ڦاٽڻو ڏيکاريو</p>	<p>1. ڇوڇي ڦاٽڻو ڏيکاريو 2. ڇوڇي ڦاٽڻو ڏيکاريو 3. ڇوڇي ڦاٽڻو ڏيکاريو</p>
<p>ڇوڇي ڦاٽڻو ڏيکاريو ڇوڇي ڦاٽڻو ڏيکاريو</p>	<p>ڇوڇي ڦاٽڻو ڏيکاريو ڇوڇي ڦاٽڻو ڏيکاريو</p>
<p>ڇوڇي ڦاٽڻو ڏيکاريو ڇوڇي ڦاٽڻو ڏيکاريو</p>	<p>ڇوڇي ڦاٽڻو ڏيکاريو ڇوڇي ڦاٽڻو ڏيکاريو</p>
<p>1. ڇوڇي ڦاٽڻو ڏيکاريو 2. ڇوڇي ڦاٽڻو ڏيکاريو 3. ڇوڇي ڦاٽڻو ڏيکاريو 4. ڇوڇي ڦاٽڻو ڏيکاريو 5. ڇوڇي ڦاٽڻو ڏيکاريو 6. ڇوڇي ڦاٽڻو ڏيکاريو</p>	<p>1. ڇوڇي ڦاٽڻو ڏيکاريو 2. ڇوڇي ڦاٽڻو ڏيکاريو 3. ڇوڇي ڦاٽڻو ڏيکاريو 4. ڇوڇي ڦاٽڻو ڏيکاريو 5. ڇوڇي ڦاٽڻو ڏيکاريو 6. ڇوڇي ڦاٽڻو ڏيکاريو</p>
<p>ڇوڇي ڦاٽڻو ڏيکاريو ڇوڇي ڦاٽڻو ڏيکاريو</p>	<p>ڇوڇي ڦاٽڻو ڏيکاريو ڇوڇي ڦاٽڻو ڏيکاريو</p>

ڇوڇي ڦاٽڻو ڏيکاريو  
09 ڇوڇي ڦاٽڻو ڏيکاريو 1433  
30 ڇوڇي ڦاٽڻو ڏيکاريو 2012

**Maldives Pension Administration Office**

Republic of Maldives

Ref No.: 216-MPAO/I/2012/22

**Request for Expression of Interest**

Pension and Social Protection Administration Project

IDA Credit No.: 4611-MV

Date: April 26, 2012

Pension Analyst (Local)

The Government of the Republic of Maldives has received an advance for the Pension and Social Protection Administration Project (PSPAP) from the International Development Association (IDA), and intends to apply a portion of the proceeds to payments under the contract for Pension Analyst.

Pension and Social Protection Administration Project provides technical assistance in strengthening the Capital Market Development Authority (CMDA), the entity entrusted with the supervision of the MRPS. The activities involve adopting a Risk-Based Supervisory approach for pensions, establishing the reporting mechanism of MRPS and developing instruments for the investment of pension assets.

**1. Objective**

The objective of the Pension Analyst is to provide assistance to the Pension Supervision Team of CMDA to undertake risk based supervision of the Maldives Retirement Pension Scheme which includes routine and ad-hoc analysis, and the preparation of reports thereof.

**2. Qualification**

Completed Association of Chartered Certified Accountants (ACCA), Chartered Institute of Management Accountants (CIMA), Certified Public Accountants (CPA), Master's degree or Bachelor's degree in Accounting, Economics, Finance, Banking or related area with 3 years work experience in the financial sector.

**3. Services and Fee**

The Pension Analyst is expected to work in CMDA or in the premises identified by CMDA, and services are required immediately.

A monthly remuneration of MRf 25,000 during the one month probationary period and a monthly remuneration of MRf 30,000 will be paid after the end of the probationary period, depending on the qualification and experience.

The Maldives Pension Administration Office, (MPOA) now invites interested eligible individual candidates to submit their applications. Interested candidates must provide CV including information that demonstrates that they are qualified to perform the services (description of similar assignments, experience in similar conditions, availability of appropriate skills, etc.) based on the TOR.

Two individual Pension Analysts will be selected in accordance with the procedures set out in the World Bank's *Guidelines: Selection and Employment of Consultants by World Bank Borrowers*, January 2011.

Interested individual candidates may obtain an outline TOR from [www.pension.gov.mv](http://www.pension.gov.mv) and further information and the TOR at the address below during office hours (8:00 am and 4:00 pm).

Interested candidates must deliver their application to the following address before May 16, 2012 at 16.00 hours, by regular mail, emails or fax.

Ms. Sujatha Haleem

Project Manager

Pension and Social Protection Administration Project

Maldives Pension Administration Office

Male', Republic of Maldives

Tel: +960 3309908 Fax: +960 3307759

E-mail: [projects@pension.gov.mv](mailto:projects@pension.gov.mv), [admin@pension.gov.mv](mailto:admin@pension.gov.mv)

Web site: [www.pension.gov.mv](http://www.pension.gov.mv)



ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පනවන ලද ප්‍රතිපත්තිමය වෙනසකට අනුව

20379 වැනි අංකයේ

ප්‍රතිපත්තිමය වෙනසකට අනුව

3309908 වැනි අංකයේ

3307759 වැනි අංකයේ

admin@pension.gov.mv , projects@pension.gov.mv වෙත

2012 ඔක්තෝබර් 26


ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පනවන ලද ප්‍රතිපත්තිමය වෙනසකට අනුව

ප්‍රතිපත්තිමය වෙනසකට අනුව

විෂය අංකය: IUL-229-AHI/229/2012/23

විෂය

**විෂය අංකය**



විෂය අංකය: 229273

විෂය අංකය: 229273

විෂය අංකය: 5

විෂය අංකය: 1

විෂය අංකය: 13890.00

විෂය අංකය: 2000.00

විෂය අංකය: 2000.00

විෂය අංකය: 2000.00

<p>ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පනවන ලද ප්‍රතිපත්තිමය වෙනසකට අනුව</p> <p>ප්‍රතිපත්තිමය වෙනසකට අනුව</p> <p>විෂය අංකය: 2000.00</p>	<p>විෂය අංකය: 2000.00</p>
<p>1. විෂය අංකය: 2000.00</p> <p>විෂය අංකය: 2000.00</p> <p>විෂය අංකය: 2000.00</p> <p>විෂය අංකය: 2000.00</p>	<p>විෂය අංකය: 2000.00</p>











<ul style="list-style-type: none"> <li>■ នារី ៤ អ្នក ក្នុង ៧ អ្នក បាន ចុះ ឈ្មោះ ចូល រៀន ប្រចាំ ឆ្នាំ ២០១២ ក្នុង វិស័យ បច្ចេកទេស កម្រិត មធ្យម ធាតុ ដំបូង ។</li> <li>■ សម្រាប់ ឆ្នាំ ២០១២ រដ្ឋ កម្ពុជា បាន ចុះ ឈ្មោះ ចូល រៀន ប្រចាំ ឆ្នាំ ២០១២ ក្នុង វិស័យ បច្ចេកទេស កម្រិត មធ្យម ធាតុ ដំបូង ។</li> <li>■ ចំនួន ទី ១ ក្នុង វិស័យ បច្ចេកទេស កម្រិត មធ្យម ធាតុ ដំបូង គឺ ៤៦៦ អ្នក ចុះ ឈ្មោះ ចូល រៀន ប្រចាំ ឆ្នាំ ២០១២ ក្នុង វិស័យ បច្ចេកទេស កម្រិត មធ្យម ធាតុ ដំបូង ។</li> <li>■ ចំនួន ទី ២ ក្នុង វិស័យ បច្ចេកទេស កម្រិត មធ្យម ធាតុ ដំបូង គឺ ៤៦៦ អ្នក ចុះ ឈ្មោះ ចូល រៀន ប្រចាំ ឆ្នាំ ២០១២ ក្នុង វិស័យ បច្ចេកទេស កម្រិត មធ្យម ធាតុ ដំបូង ។</li> <li>■ ចំនួន ទី ៣ ក្នុង វិស័យ បច្ចេកទេស កម្រិត មធ្យម ធាតុ ដំបូង គឺ ៤៦៦ អ្នក ចុះ ឈ្មោះ ចូល រៀន ប្រចាំ ឆ្នាំ ២០១២ ក្នុង វិស័យ បច្ចេកទេស កម្រិត មធ្យម ធាតុ ដំបូង ។</li> </ul>	
<p>01 ខែ មេសា ឆ្នាំ ២០១២ (ថ្ងៃ ចន្ទ) ពេល ព្រឹក ៦:៣០ ដល់ ៧:៣០ ព្រឹក ។</p> <p>02 ខែ មេសា ឆ្នាំ ២០១២ (ថ្ងៃ ចន្ទ) ពេល ព្រឹក ៧:៣០ ដល់ ៨:៣០ ព្រឹក ។</p> <p>03 ខែ មេសា ឆ្នាំ ២០១២ (ថ្ងៃ ចន្ទ) ពេល ព្រឹក ៨:៣០ ដល់ ៩:៣០ ព្រឹក ។</p> <p>04 ខែ មេសា ឆ្នាំ ២០១២ (ថ្ងៃ ចន្ទ) ពេល ព្រឹក ៩:៣០ ដល់ ១០:៣០ ព្រឹក ។</p> <p>05 ខែ មេសា ឆ្នាំ ២០១២ (ថ្ងៃ ចន្ទ) ពេល ព្រឹក ១០:៣០ ដល់ ១១:៣០ ព្រឹក ។</p> <p>06 ខែ មេសា ឆ្នាំ ២០១២ (ថ្ងៃ ចន្ទ) ពេល ព្រឹក ១១:៣០ ដល់ ១២:៣០ ព្រឹក ។</p>	<p>សម្រាប់ ៖</p>
<p>www.dhe.gov.mv លេខ ទូរស័ព្ទ ៣៣៤១៣៧៣ លេខ ទូរស័ព្ទ ៣៣៤១៣៧៣ លេខ ទូរស័ព្ទ ៣៣៤១៣៧៣ ។</p>	<p>អ៊ីម៉ែល ៖</p>

<p><b>សេចក្តី ប្រកាស ចូល រៀន ប្រចាំ ឆ្នាំ ២០១២</b></p>	<p>៤ ខែ មេសា ឆ្នាំ ២០១២ ពេល ព្រឹក ៦:៣០ ដល់ ៧:៣០ ព្រឹក ។</p> <p>៥ ខែ មេសា ឆ្នាំ ២០១២ ពេល ព្រឹក ៧:៣០ ដល់ ៨:៣០ ព្រឹក ។</p> <p>៦ ខែ មេសា ឆ្នាំ ២០១២ ពេល ព្រឹក ៨:៣០ ដល់ ៩:៣០ ព្រឹក ។</p>
<p>លេខ ៖ (IUL)166-schol/166/2012/21</p>	<p>១៥ ខែ មេសា ឆ្នាំ ២០១២</p>
<p>រដ្ឋ កម្ពុជា ក្រសួង បច្ចេកទេស វិស័យ បច្ចេកទេស កម្រិត មធ្យម ធាតុ ដំបូង ២០១៣ - ២០១៤</p>	
<p>១ ខែ មេសា ឆ្នាំ ២០១២</p>	<p>ថ្ងៃ ចន្ទ ៖</p>
<p>១ ខែ មេសា ឆ្នាំ ២០១២ ពេល ព្រឹក ៦:៣០ ដល់ ៧:៣០ ព្រឹក ។</p>	<p>ថ្ងៃ ចន្ទ ៖</p>
<ul style="list-style-type: none"> <li>■ ឈ្មោះ អ្នក ចុះ ឈ្មោះ ចូល រៀន ប្រចាំ ឆ្នាំ ២០១២ ក្នុង វិស័យ បច្ចេកទេស កម្រិត មធ្យម ធាតុ ដំបូង គឺ ៤៦៦ អ្នក ចុះ ឈ្មោះ ចូល រៀន ប្រចាំ ឆ្នាំ ២០១២ ក្នុង វិស័យ បច្ចេកទេស កម្រិត មធ្យម ធាតុ ដំបូង ។</li> <li>■ ឈ្មោះ អ្នក ចុះ ឈ្មោះ ចូល រៀន ប្រចាំ ឆ្នាំ ២០១២ ក្នុង វិស័យ បច្ចេកទេស កម្រិត មធ្យម ធាតុ ដំបូង គឺ ៤៦៦ អ្នក ចុះ ឈ្មោះ ចូល រៀន ប្រចាំ ឆ្នាំ ២០១២ ក្នុង វិស័យ បច្ចេកទេស កម្រិត មធ្យម ធាតុ ដំបូង ។</li> <li>■ ឈ្មោះ អ្នក ចុះ ឈ្មោះ ចូល រៀន ប្រចាំ ឆ្នាំ ២០១២ ក្នុង វិស័យ បច្ចេកទេស កម្រិត មធ្យម ធាតុ ដំបូង គឺ ៤៦៦ អ្នក ចុះ ឈ្មោះ ចូល រៀន ប្រចាំ ឆ្នាំ ២០១២ ក្នុង វិស័យ បច្ចេកទេស កម្រិត មធ្យម ធាតុ ដំបូង ។</li> </ul>	<p>សម្រាប់ ៖</p>











<p>       ၂၆. ဤကွန်ပရက်ဆက်များကို အောက်ဖော်ပြပါ ဝက်ဘ်ဆိုက်တွင် ဖော်ပြထားပါသည်။  <a href="http://www.dhe.gov.mv">www.dhe.gov.mv</a> </p>	
<p>       ၂၇. ဤကွန်ပရက်ဆက်များကို အောက်ဖော်ပြပါ ဝက်ဘ်ဆိုက်တွင် ဖော်ပြထားပါသည်။        ၂၈. ဤကွန်ပရက်ဆက်များကို အောက်ဖော်ပြပါ ဝက်ဘ်ဆိုက်တွင် ဖော်ပြထားပါသည်။     </p>	<p>       ၂၉. ဤကွန်ပရက်ဆက်များကို အောက်ဖော်ပြပါ ဝက်ဘ်ဆိုက်တွင် ဖော်ပြထားပါသည်။     </p>
<p>       ၃၀. ၀၃ ဇူလိုင် ၂၀၁၂ (အင်္ဂါနေ့) တွင် ၁၄:၃၀ နာရီတွင် ဤကွန်ပရက်ဆက်များကို အောက်ဖော်ပြပါ ဝက်ဘ်ဆိုက်တွင် ဖော်ပြထားပါသည်။     </p>	
<p>       ၃၁. ၀၃ ဇူလိုင် ၂၀၁၂ (အင်္ဂါနေ့) တွင် ၁၅:၀၀ နာရီတွင် ဤကွန်ပရက်ဆက်များကို အောက်ဖော်ပြပါ ဝက်ဘ်ဆိုက်တွင် ဖော်ပြထားပါသည်။     </p>	



சென்னை மாநகராட்சி நிர்வாக இயக்குநரகம்

தலைநகர்

தலைநகர், சென்னை

தொலைபேசி: 3345155 (960)

தொலைக்கேள்வி: 3315411 (960)

www.mnu.edu-mv

செய்திக் குறியீடு: 153-CA-RG/2012/134

பெயர்

சென்னை மாநகராட்சி நிர்வாக இயக்குநரகம் 2012 ஆம் ஆண்டு சென்னை மாநகராட்சி நிர்வாக இயக்குநரகத்தின் கீழ் உள்ள கட்டிடப்பணிகளை மேற்கொள்ளும் பொருட்டு 27 ஆம் திகதி 2012 ஆம் ஆண்டு பிப்ரவரி 16:00 மணிக்கு சென்னை மாநகராட்சி நிர்வாக இயக்குநரகத்தில் திறப்பு விழா நடைபெறும். மேலதிக விவரங்களை [www.mnu.edu-mv](http://www.mnu.edu-mv) இணையதளத்தில் காண்க.

நடிக் குறியீடு: எ.எ.எ.எ.

தகவல்: 30

தொகை: 6500/- (ஆறு ஆயிரம் ரூபாய்)

தொகை: 13000/- (பின்னூட்டம் ஆயிரம் ரூபாய்)

பெயர் பெறும் விதிகள்:

1. பிப்ரவரி 18 ஆம் திகதி சென்னை மாநகராட்சி நிர்வாக இயக்குநரகத்தில் சென்னை மாநகராட்சி நிர்வாக இயக்குநரகத்தின் கீழ் உள்ள கட்டிடப்பணிகளை மேற்கொள்ளும் பொருட்டு 27 ஆம் திகதி 2012 ஆம் ஆண்டு பிப்ரவரி 16:00 மணிக்கு சென்னை மாநகராட்சி நிர்வாக இயக்குநரகத்தில் திறப்பு விழா நடைபெறும்.
2. திறப்பு விழாவில் கலந்துகொள்ளும் (அல்லது கலந்துகொள்ளாமல்) 3 ஆம் திகதி 2012 ஆம் ஆண்டு பிப்ரவரி 16:00 மணிக்கு சென்னை மாநகராட்சி நிர்வாக இயக்குநரகத்தில் திறப்பு விழா நடைபெறும்.
3. திறப்பு விழாவில் கலந்துகொள்ளும் பொருட்டு சென்னை மாநகராட்சி நிர்வாக இயக்குநரகத்தில் திறப்பு விழா நடைபெறும்.
4. திறப்பு விழாவில் கலந்துகொள்ளும் பொருட்டு சென்னை மாநகராட்சி நிர்வாக இயக்குநரகத்தில் திறப்பு விழா நடைபெறும்.
5. திறப்பு விழாவில் கலந்துகொள்ளும் பொருட்டு சென்னை மாநகராட்சி நிர்வாக இயக்குநரகத்தில் திறப்பு விழா நடைபெறும்.

பெயர்

சென்னை மாநகராட்சி நிர்வாக இயக்குநரகம்

தலைநகர், சென்னை

செய்திக் குறியீடு: BAM/IUL/2012/19

பெயர்

11 ஆம் திகதி சென்னை மாநகராட்சி நிர்வாக இயக்குநரகம் 2012

2012 ஆம் ஆண்டு பிப்ரவரி 05 ஆம் திகதி 12 மணிக்கு சென்னை மாநகராட்சி நிர்வாக இயக்குநரகத்தில் திறப்பு விழா நடைபெறும்.





- 6% ڊسڪاؤنٽ ڏيڻ جي ڳالهه ڪئي وئي آهي.
  - ڊسڪاؤنٽ ڏيڻ جي ڳالهه ڪئي وئي آهي ۽ ڊسڪاؤنٽ ڏيڻ جي ڳالهه ڪئي وئي آهي.
  - ڊسڪاؤنٽ ڏيڻ جي ڳالهه ڪئي وئي آهي ۽ ڊسڪاؤنٽ ڏيڻ جي ڳالهه ڪئي وئي آهي.
  - ڊسڪاؤنٽ ڏيڻ جي ڳالهه ڪئي وئي آهي ۽ ڊسڪاؤنٽ ڏيڻ جي ڳالهه ڪئي وئي آهي.
  - ڊسڪاؤنٽ ڏيڻ جي ڳالهه ڪئي وئي آهي ۽ ڊسڪاؤنٽ ڏيڻ جي ڳالهه ڪئي وئي آهي.
  - ڊسڪاؤنٽ ڏيڻ جي ڳالهه ڪئي وئي آهي ۽ ڊسڪاؤنٽ ڏيڻ جي ڳالهه ڪئي وئي آهي.
  - ڊسڪاؤنٽ ڏيڻ جي ڳالهه ڪئي وئي آهي ۽ ڊسڪاؤنٽ ڏيڻ جي ڳالهه ڪئي وئي آهي.
- ڊسڪاؤنٽ ڏيڻ جي ڳالهه ڪئي وئي آهي (www.port.com.mv) ۽ ڊسڪاؤنٽ ڏيڻ جي ڳالهه ڪئي وئي آهي.

سرويس نمبر	اڪٽر	موتو	سرويس نمبر (م)
ڊسڪاؤنٽ ڏيڻ جي ڳالهه ڪئي وئي آهي	ڊسڪاؤنٽ ڏيڻ جي ڳالهه ڪئي وئي آهي	ڊسڪاؤنٽ ڏيڻ جي ڳالهه ڪئي وئي آهي	ڊسڪاؤنٽ ڏيڻ جي ڳالهه ڪئي وئي آهي
5137	10	ڊسڪاؤنٽ ڏيڻ جي ڳالهه ڪئي وئي آهي Each Pallet 100 Bricks) Size: 4" x 6" x 12"	2,222 62
5098	75	ڊسڪاؤنٽ ڏيڻ جي ڳالهه ڪئي وئي آهي Size: 20' x 1' x 75 pcs	3,000 00
5099	19	ڊسڪاؤنٽ ڏيڻ جي ڳالهه ڪئي وئي آهي Size: 20' x 10" x 19 pcs	760 00
5102	1	ڊسڪاؤنٽ ڏيڻ جي ڳالهه ڪئي وئي آهي ( 46 ڊسڪاؤنٽ ) Size: 3" x 7.5" x 14'	5,000 00
5103	1	ڊسڪاؤنٽ ڏيڻ جي ڳالهه ڪئي وئي آهي ( 100 ڊسڪاؤنٽ ) Size: 10' x 1" x 1"	500 00
5104	1	ڊسڪاؤنٽ ڏيڻ جي ڳالهه ڪئي وئي آهي ( 40 ڊسڪاؤنٽ ) Size: 2" x 1" x 12"	450 00
5107	1	ڊسڪاؤنٽ ڏيڻ جي ڳالهه ڪئي وئي آهي ( 45 ڊسڪاؤنٽ ) Size: 3" x 20'	13,500 00
5108	1	ڊسڪاؤنٽ ڏيڻ جي ڳالهه ڪئي وئي آهي ( 55 ڊسڪاؤنٽ ) Size: 3" x 20'	16,500 00

1,800	00	<p>( 105 )  <u>Size: 12' x 1" x 3"</u></p>	1	5111
920	00	<p>( 46 )  <u>Size: 14' x 1" x 3"</u></p>	1	5112
1,300	00	<p>( 65 )  <u>Size: 14' x 1" x 3"</u></p>	1	5113
2,880	00	<p>( 36 )  <u>Size: 2" x 7.5" x 17'</u></p>	1	5100
2,880	00	<p>( 36 )  <u>Size: 2" x 7.5" x 17'</u></p>	1	5101
3,840	00	<p>( 128 )  <u>Size: 2" x 2" x 18'</u></p>	1	5105
3,840	00	<p>( 128 )  <u>Size: 2" x 2" x 18'</u></p>	1	5106
550	00	<p>(Wood Door Frames / Stripped) 55 pcs  <u>Size: 10' x 2.5" x 1"</u></p>	1	5109
550	00	<p>(Wood Door Frames / Stripped) 55 pcs  <u>Size: 10' x 2.5" x 1"</u></p>	1	5110
1800	00	<p>Package Patient Bed with Mattress (adjustable manually and electronically)  - 01 Bed Frame (metal frame with motor)  <u>Frame – Size: 6' x 3' x 2'5"</u>  - 01 Mattress – Size: 6' x 4" x 3'  - 01 Carton  • 01 Small can white paint (Brand: Sunny) Hi-Build Lacquer   <u>Manufactured Date: 04 Jan 2012</u>  <u>Expired Date: Jan 2017</u>   • 50 Piece Metal (Iron) for adjustment  • 01 Packet welding rods  <u>01 Unit Power Supply with switch for bed adjustment function (Brand: Elcardo)</u></p>	1	5116

840	00	5086 01 840 00 02 (02)	1433 12 2012 03
-----	----	------------------------------	--------------------

7" x 1/2" x 1/2":

12 1433  
03 2012

12 1433  
 2012 03

MIS/IAS/2012/565

02

02

12 1433  
 2012 03

12 1433  
03 2012

# ברסד וברחדס

לארבע טאגס, און נאך נאכט וואו איר פונדאמנטאלע פארשטיינג פון די  
גוף, פונקציאנעלע

העברת: 19 אפריל 2012

## לארבע טאגס פונקציאנעלע און סאמאלישע בראשית

1. ווי אזוי פונקציאנעלע און סאמאלישע בראשית און פונקציאנעלע און סאמאלישע בראשית?

ג. ווי אזוי פונקציאנעלע און סאמאלישע בראשית און פונקציאנעלע און סאמאלישע בראשית  
און ווי אזוי פונקציאנעלע און סאמאלישע בראשית און פונקציאנעלע און סאמאלישע בראשית  
און ווי אזוי פונקציאנעלע און סאמאלישע בראשית און פונקציאנעלע און סאמאלישע בראשית

2. ווי אזוי פונקציאנעלע און סאמאלישע בראשית און פונקציאנעלע און סאמאלישע בראשית?

ג. ווי אזוי פונקציאנעלע און סאמאלישע בראשית און פונקציאנעלע און סאמאלישע בראשית  
און ווי אזוי פונקציאנעלע און סאמאלישע בראשית און פונקציאנעלע און סאמאלישע בראשית

3. ווי אזוי פונקציאנעלע און סאמאלישע בראשית און פונקציאנעלע און סאמאלישע בראשית?

ג. ווי אזוי פונקציאנעלע און סאמאלישע בראשית און פונקציאנעלע און סאמאלישע בראשית  
און ווי אזוי פונקציאנעלע און סאמאלישע בראשית און פונקציאנעלע און סאמאלישע בראשית

4. ווי אזוי פונקציאנעלע און סאמאלישע בראשית און פונקציאנעלע און סאמאלישע בראשית?

ג. ווי אזוי פונקציאנעלע און סאמאלישע בראשית און פונקציאנעלע און סאמאלישע בראשית  
און ווי אזוי פונקציאנעלע און סאמאלישע בראשית און פונקציאנעלע און סאמאלישע בראשית

איר נאמען און ארומגעבונדן:

טעלעפאן: 3336624      טעלעפאן: 3014123 / 3336619  
אימיייל: mail@cmda.gov.mv  
וועבסאייט: www.cmda.gov.mv





ސަރުކާރުގެ ގެޒެޓް (IUL)101-BR/1/2012/44

ގަވާއިދު

މިގަވާއިދުގެ ނަންބަރު 10/96 "ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ގަވާއިދު" 75 ވަނަ ޤަނޫނުގެ  
 (1) ގެ ދަށުން، ގަވާއިދުގެ ނަންބަރު 10/96 ގައި ބަޔާންކުރި ގަވާއިދުގެ ދަށުން ގަވާއިދުގެ  
 ނަންބަރު 10/96 ގައި ބަޔާންކުރި ގަވާއިދުގެ ދަށުން، 11 ޤަނޫނުގެ 2012 ގެ ނަންބަރު 75 ގެ  
 ދަށުން ގަވާއިދުގެ ނަންބަރު 10/96 ގައި ބަޔާންކުރި ގަވާއިދުގެ ދަށުން، ގަވާއިދުގެ ނަންބަރު 10/96  
 ގައި ބަޔާންކުރި ގަވާއިދުގެ ދަށުން ގަވާއިދުގެ ނަންބަރު 10/96 ގައި ބަޔާންކުރި ގަވާއިދުގެ ދަށުން.

ނަންބަރު ބަޔާންކުރި ގަވާއިދުގެ ނަންބަރު	ނަންބަރު ބަޔާންކުރި ގަވާއިދުގެ ނަންބަރު (ނަންބަރު ބަޔާންކުރި ގަވާއިދުގެ ނަންބަރު)	ނަންބަރު ބަޔާންކުރި ގަވާއިދުގެ ނަންބަރު	
C-0069/2008	MAKAAZ MALDIVES PVT LTD	މަލަކާޒް ޕްރައިވެޓް ލިމިޓެޑް	1
C-0973/2007	MAAK 4 PVT LTD	މާކް 4 ޕްރައިވެޓް ލިމިޓެޑް	2
C-0780/2008	UMAAL PVT LTD	އުމާލް ޕްރައިވެޓް ލިމިޓެޑް	3
C-0797/2006	VEYLA TRAVELS & TOURS PVT LTD	ވޭލާ ޓްރެވެލްސް އަންޑް ޓޯއަރޝަޕް ޕްރައިވެޓް ލިމިޓެޑް	4
C-0532/2006	DHIVUS PVT LTD	ދިވިއުސް ޕްރައިވެޓް ލިމިޓެޑް	5
C-0136/2011	FNN GLOBAL PVT LTD	ފަންނަ ގްލޯބަލް ޕްރައިވެޓް ލިމިޓެޑް	6
C-0472/2010	QUIKSAND PVT LTD	ކުއިކްސަންޑް ޕްރައިވެޓް ލިމިޓެޑް	7
C-0324/2000	FALCON MALDIVES PVT LTD	ފަލްކަން މަލްދިވްސް ޕްރައިވެޓް ލިމިޓެޑް	8
C-0297/2011	2 S R FOOD SUPPLIES PVT LTD	2 ސީ ރީ ފޯޑް ސުޕްލައިޝަޕް ޕްރައިވެޓް ލިމިޓެޑް	9
C-0171/2009	NEW TIME PVT LTD	ނީވް ޓައިމް ޕްރައިވެޓް ލިމިޓެޑް	10
C-0528/2011	VEYLA HOLDINGS PVT LTD	ވޭލާ ހޯލްޑިންގްސް ޕްރައިވެޓް ލިމިޓެޑް	11
C-0498/2011	THOIBA INVESTMENT PVT LTD	ތްޓިބާ އިންވެސްޓްމަންޓް ޕްރައިވެޓް ލިމިޓެޑް	12
C-0998/2008	STONE WATER BISON PVT LTD	ސްޓޯން ވާޓަރ ބިސަން ޕްރައިވެޓް ލިމިޓެޑް	13
C-0385/2010	MY HOLIDAY MALDIVES PVT LTD	މީ ހޯލިޔަޕް މަލްދިވްސް ޕްރައިވެޓް ލިމިޓެޑް	14
C-0227/2008	BRIGHT CONSTRUCTION COMPANY PVT LTD	ބްރައިޓް ކޮންސްޓްރިއުޝަން ކޮމްޕަނީ ޕްރައިވެޓް ލިމިޓެޑް	15
C-0399/2009	SKYGATE MALDIVES PVT LTD	ސްކައިގޭޓް މަލްދިވްސް ޕްރައިވެޓް ލިމިޓެޑް	16
C-0519/2010	CANARY INVEST MALDIVES PVT LTD	ކެނާރީ އިންވެސްޓްމަންޓް މަލްދިވްސް ޕްރައިވެޓް ލިމިޓެޑް	17

C-0389/2008	REDWIN COMPANY PVT LTD	18	18
C-0126/2008	POINTING CONSTRUCTION COMPANY PVT LTD	19	19
C-0814/2006	RATE PVT LTD	20	20
C-0841/2009	MANIFA INVESTMENTS PVT LTD	21	21
C-0653/2008	SUCCESS CONSULTING PVT LTD	22	22

1433 19

2012 11

3341215, 3320206

(IUL)22.AP/1/2012/47

11

2012 08 08

20 12:00

www.moe.gov.mv

03







සම්බන්ධයෙන්: (A)CA-2012/118

ආර්ථික විද්‍යා

ස. දැනුම් ආර්ථික විද්‍යා විද්‍යාලයේ විද්‍යාලීය කටයුතු සම්බන්ධයෙන් 2012 අංක 28 වන පිටුවේ දී විස්තර කළ ක්‍රමය  
 මගින් ස. දැනුම් ආර්ථික විද්‍යා විද්‍යාලයේ, 28 අංක 2012 දී සිදු කළ පරීක්ෂණයේ දී පරීක්ෂණය කළේය.

#	දැනුම් පිටුව	පරීක්ෂණය කළ	ප්‍රවේශන කළ	පිටුවේ අංකය	ආර්ථික විද්‍යා විද්‍යාලයේ
1	දැනුම් පිටුවේ අංක 46-70	283	අංක 46-70	පිටුවේ අංක 283	ආර්ථික විද්‍යා විද්‍යාලයේ
2	අංක 53-30	323	අංක 53-30	පිටුවේ අංක 323	ආර්ථික විද්‍යා විද්‍යාලයේ
		606			සමස්ත පිටුව:
		8			පිටුවේ අංක:
		727			පිටුවේ අංකය සහ අංකය පිළිබඳව විස්තර කළේය:

දී, ස. දැනුම් ආර්ථික විද්‍යා විද්‍යාලයේ විද්‍යාලීය කටයුතු සම්බන්ධයෙන් 2012 අංක 28 වන පිටුවේ දී විස්තර කළ ක්‍රමය  
 මගින් ස. දැනුම් ආර්ථික විද්‍යා විද්‍යාලයේ, 28 අංක 2012 දී සිදු කළ පරීක්ෂණයේ දී පරීක්ෂණය කළේය.

9 වන පිටුවේ අංක 1433  
 30 අංක 2012

සම්බන්ධයෙන්: (IUL)23-AP/1/2012/111

ආර්ථික විද්‍යා

දැනුම් පිටුවේ අංකය සහ අංකය පිළිබඳව විස්තර කළේය

පරීක්ෂණය කළ ක්‍රමය මගින් 2012 අංක 28 වන පිටුවේ දී විස්තර කළ ක්‍රමය මගින් ස. දැනුම් ආර්ථික විද්‍යා විද්‍යාලයේ, 28 අංක 2012 දී සිදු කළ පරීක්ෂණයේ දී පරීක්ෂණය කළේය.  
 පරීක්ෂණය කළ ක්‍රමය මගින් 2012 අංක 28 වන පිටුවේ දී විස්තර කළ ක්‍රමය මගින් ස. දැනුම් ආර්ථික විද්‍යා විද්‍යාලයේ, 28 අංක 2012 දී සිදු කළ පරීක්ෂණයේ දී පරීක්ෂණය කළේය.  
 පරීක්ෂණය කළ ක්‍රමය මගින් 2012 අංක 28 වන පිටුවේ දී විස්තර කළ ක්‍රමය මගින් ස. දැනුම් ආර්ථික විද්‍යා විද්‍යාලයේ, 28 අංක 2012 දී සිදු කළ පරීක්ෂණයේ දී පරීක්ෂණය කළේය.

දැනුම් පිටුවේ අංකය සහ අංකය පිළිබඳව විස්තර කළේය  
 මගින් ස. දැනුම් ආර්ථික විද්‍යා විද්‍යාලයේ, 28 අංක 2012 දී සිදු කළ පරීක්ෂණයේ දී පරීක්ෂණය කළේය.

11 වන පිටුවේ අංක 1433  
 02 වන පිටුවේ අංක 2012

سرشمېره: 113-CCD/I-2012/57

اداري شرايط

دغه نومونه ثبت څرګند د 2012-07-07 نېټې په دې شمېره کې ثبت شوي دي. دغه نومونه ثبت څرګند د 2012-07-07 نېټې په دې شمېره کې ثبت شوي دي.

دغه نومونه ثبت څرګند د 2012-07-07 نېټې په دې شمېره کې ثبت شوي دي. دغه نومونه ثبت څرګند د 2012-07-07 نېټې په دې شمېره کې ثبت شوي دي.

نومونه ثبت څرګند	نومونه ثبت څرګند	نومونه ثبت څرګند	نومونه ثبت څرګند	نومونه ثبت څرګند
دغه نومونه ثبت څرګند (BMW)	01	دغه نومونه ثبت څرګند نومونه ثبت څرګند نومونه ثبت څرګند APHU 716 6900/40'	19-01-2012	دغه نومونه ثبت څرګند
دغه نومونه ثبت څرګند (DEMO)	01	دغه نومونه ثبت څرګند نومونه ثبت څرګند نومونه ثبت څرګند APHU 716 6900/40'	19-01-2012	دغه نومونه ثبت څرګند
دغه نومونه ثبت څرګند	01	-	-	-
دغه نومونه ثبت څرګند	01	دغه نومونه ثبت څرګند CAXU 982 5881	22-11-2011	دغه نومونه ثبت څرګند
دغه نومونه ثبت څرګند	03	دغه نومونه ثبت څرګند نومونه ثبت څرګند نومونه ثبت څرګند CAXU 982 5881	20-10-2011	دغه نومونه ثبت څرګند
دغه نومونه ثبت څرګند	01	دغه نومونه ثبت څرګند نومونه ثبت څرګند	-	-

12 څرګند نومونه ثبت څرګند 1433

03 دغه نومونه ثبت څرګند 2012

መደብ: (IUL)203-FINHUM/1/2012/18

ግብርና

፩. የግብርና ስርዓት መጠየቅ ለግብርና ዘርፍ የሚደረግበት ስርዓት

1. የግብርና ስርዓት 4/93 “የግብርና ዘርፍ ለግብርና ዘርፍ የሚደረግበት ስርዓት” ተብሎ የተጠየቀው ስርዓት ለግብርና ዘርፍ የሚደረግበት ስርዓት (የግብርና መደብ: 2012/23R) “የግብርና ዘርፍ የሚደረግበት ስርዓት” ተብሎ የተጠየቀው ስርዓት ለግብርና ዘርፍ የሚደረግበት ስርዓት ነው።

2. ስርዓት ለግብርና ዘርፍ የሚደረግበት ስርዓት ለግብርና ዘርፍ የሚደረግበት ስርዓት ነው።

3. ስርዓት ለግብርና ዘርፍ የሚደረግበት ስርዓት ለግብርና ዘርፍ የሚደረግበት ስርዓት ነው።

4. በግብርና ዘርፍ የሚደረግበት ስርዓት ለግብርና ዘርፍ የሚደረግበት ስርዓት ነው።

5. በግብርና ዘርፍ የሚደረግበት ስርዓት ለግብርና ዘርፍ የሚደረግበት ስርዓት ነው።

6. ስርዓት ለግብርና ዘርፍ የሚደረግበት ስርዓት ለግብርና ዘርፍ የሚደረግበት ስርዓት ነው።

1. ስርዓት ለግብርና ዘርፍ የሚደረግበት ስርዓት ለግብርና ዘርፍ የሚደረግበት ስርዓት ነው።

ስርዓት ለግብርና ዘርፍ የሚደረግበት ስርዓት ለግብርና ዘርፍ የሚደረግበት ስርዓት ነው።

ስርዓት ለግብርና ዘርፍ የሚደረግበት ስርዓት ለግብርና ዘርፍ የሚደረግበት ስርዓት ነው።

ስርዓት ለግብርና ዘርፍ የሚደረግበት ስርዓት ለግብርና ዘርፍ የሚደረግበት ስርዓት ነው።





**Environmental Protection Agency**

Male', Republic of Maldives

Ref no.: (IUL) 203-FINHUM/1/2012/18

**Announcement**

**Registration of Hanifaru TOUR GUIDE**

- (1) According to the Hanifaru Protection and Preservation Regulation prepared under Environment Protection and Preservation Act 4/93 all tour guides working in Hanifaru Marine Protected Area must have Hanifaru Tour Guide Certificate provided by Environmental Protection Agency.
- (2) Environmental Protection Agency will keep and make available to public, as well as on its website, a Registry of Hanifaru Tour Guides.
- (3) No person may act as Hanifaru Tour Guide in the Maldives under Hanifaru Protection and Preservation Regulation unless he/she is registered in the register of Hanifaru Tour Guide.
- (4) Starting from January 2013 minimum qualification for the application for Hanifaru Tour Guides, must be Dive-master level obtained from a recognized dive training organization.
- (5) The minimum qualification for Hanifaru Tour Guides for 2012 Season will be a Dive- master, or water sports instructor or a snorkeling instructor, from a recognized training organization. The certificate issued will be a temporary certificate for Tour Guides with qualification lower than dive master and needs to be renewed for the year 2013.
- (6) Each organization or a dive school or a resort can apply for a maximum of 8 Tour Guides Certificates.

I. Certificate of Registration:

- Qualified persons may apply to Environmental Protection Agency by using the forms attached in annex I to be listed in the Register. Such persons shall also pay non-refundable fee of MRF 300 (Three Hundred Rufiyaa).
- Applicants must obtain minimum of 85% from Hanifaru Tour Guide registration exam.
- Environment Protection Agency shall register a person in the register if the applicant meet the criteria defined in ANNEX II.
- The certificate of registration issued to the eligible applicant shall be valid for 3 (three) years, thereafter it may be renewed on completion of renewal form.

II. Hanifaru Tour Guide Registration Examination:

- Hanifaru Tour Guide Registration Exam is a Multiple-choice examination paper provided by Environmental Protection Agency.
- Eligible applicants will be called upon Environmental Protection Agency to take the exams.
- Applicants must have adequate knowledge of Maldives Environment Protection and Preservation Act 4/93, Hanifaru Protection and Preservation Regulation, Hanifaru Management Plan, Baa Atoll Biosphere Reserve and Protected Areas, and Species of Maldives.
- Environmental Protection Agency should provide all the literature that may be needed by the applicants for preparation for the registration exam.

III. Cancellation of Certificate of Registration:

- (1) Environmental Protection Agency may cancel any certification granted under the provision of Hanifaru Protection and Preservation Regulation if the recipient of the certificate
  - a. Is found guilty of any offence under the provision of the Hanifaru Protection and Preservation regulation.
  - b. Is found to have provided misleading or false information.

ANNEX I.

Registration form:



ނަންބަރު: (IUL)56-AD/1/2012/37

### ފަރުޞަތުގެ މަސައްކަތް

2011 ވަނަ އަހަރުގެ 2012 ވަނަ އަހަރުގެ މި މަސައްކަތް ކުރިއަށް ގެންދަވާ ފަރާތްތަކަށް ފަރުޞަތު ދޭ ބަޔާން. ބޭފުޅުންނަށް ގުޅޭ ގޮތުން ފަރުޞަތު ދޭނެ މަސައްކަތްތައް ދެނެގަތެވާނެ ގޮތެއްގައި ބަޔާންކުރެވިފައި ވެއެވެ.

No	Membership No	Name	Address	Accession No	Due Date
1	A2588	Aishath Rasheed	M.Dhaarul Garaar	D43152	27/7/2011
2	A2641	Ali Yanish	-	E47024	30/7/2011
				E27745	30/7/2011
3	A2535	Fathimath Ibrahim	Moon Light, H.Dh.Nolhivaran	E56140	31/7/2011
				E38140	31/7/2011
4	A2661	Phillip Whidden	-	E33633	27/8/2011
5	A2671	Ahmed Azhar Ismail	Hulhumale' Flat 10103	E53566	9/10/2011
6	A2643	Khadheeja Nahula	Manzil, A.A Thoddo	E56284	23/10/2011
7	A2572	Shaffan Ahmed	National House	E47695	23/10/2011
8	A2663	Thomeena Mohamed	Aman, Lh.Naifaru	D38495	23/10/2011
9	A2649	Ekaterina Kipicheva	-	E50421	14/11/2011
10	A2673	Aishath Lazza Latheef	Haseenee Villa, S.Feydhoo	E46487	23/11/2011
11	A2679	Ismail Hoodh Zuhair	H.Reward	E56791	8/12/2011
				E57110	8/12/2011
12	A2376	Naziya Abdul Samad	Blue Heaven, A.Dh.Dhangethi	D43012	11/12/2011
				D44518	11/12/2011
13	A2736	Ibrahim Shareef	Chanbeyleege, Sh.Maaungoodhoo	E58194	30/1/2012
	A2747	Mohamed Giyas	'Ma.Second Place Male	C1269	27/02/2012
14	A2471	Fathimath Shifna Abdulla	Haa villa, GDh.Thinadhoo	D39851	21/04/2012
				D44126	21/04/2012

**Secretariat of the Male' City Council**  
Male', Republic of Maldives

Ref: (IUL)425-A1/1/2012/ 3

**Male City seeks volunteer Consultants**

Male' City Council seeks qualified volunteers to advise the City Council to strengthen its capacity to effectively deliver services to the people of Male'. The City Council is mandated to administer and develop the city of Male' and to provide municipal services defined in the "Decentralization Act".

Male' City Council has begun to implement a number of functions mandated to it under the Decentralization Act and is in the process of taking ownership of the remaining services. In addition the Council has a vision to develop the city in a manner that fulfill its residents needs while making it a better living environment.

The volunteers will be assigned particular sectors in line with their expertise. The areas in which the City Council is seeking volunteers are:

- Urban Planning and Infrastructure
- Housing
- Transport
- Public Health
- Pre-School Education
- Sports and Recreation
- Education
- Finance
- Legal

The Volunteer Consultants shall advise and design programmes and projects that the City Council wish to implement within the jurisdiction of Male' City Council, as well as provide input to ongoing programmes and projects.

Volunteers who wish to provide their services to Male' City Council should submit their Expressions of Interest with CVs attached by 4pm on 10<sup>th</sup> May 2012.

The Volunteer Consultants will be required to spend a minimum two hours a day, five days a week for a period of one year from the date of appointment. Male' City Council will provide working space and facilities for the consultants. The Consultants will be periodically assessed for their performance and the City Council reserves the right to terminate their employment should the consultants not meet expectations of the council.

02 May 2012

މާލެ ސިޓީ ކައުންސިލުގެ ނަންބަރު 425-  
A1/1/2012/3

ނަންބަރު: (IUL) 425-A1/1/2012/3

**މާލެ ސިޓީ**

މާލެ ސިޓީ ކައުންސިލުގެ ނަންބަރު 425-  
A1/1/2012/3

މާލެ ސިޓީ ކައުންސިލުގެ ނަންބަރު 425-  
A1/1/2012/3



دعوت و نه اړوندو سره د ځان په اړه  
د ځان په اړه د ځان په اړه

### د ځان په اړه د ځان په اړه

د ځان په اړه د ځان په اړه د ځان په اړه

TR-2012/B7

3 د 2012 (د ځان په اړه)

د ځان په اړه د ځان په اړه د ځان په اړه  
د ځان په اړه د ځان په اړه د ځان په اړه  
د ځان په اړه د ځان په اړه د ځان په اړه

د ځان په اړه

1. د ځان په اړه د ځان په اړه د ځان په اړه  
د ځان په اړه د ځان په اړه د ځان په اړه
2. د ځان په اړه د ځان په اړه د ځان په اړه  
د ځان په اړه د ځان په اړه د ځان په اړه
3. د ځان په اړه د ځان په اړه د ځان په اړه  
د ځان په اړه د ځان په اړه د ځان په اړه

د ځان په اړه د ځان په اړه د ځان په اړه  
د ځان په اړه د ځان په اړه د ځان په اړه  
د ځان په اړه د ځان په اړه د ځان په اړه

4. د ځان په اړه د ځان په اړه د ځان په اړه  
د ځان په اړه د ځان په اړه د ځان په اړه

د ځان په اړه د ځان په اړه د ځان په اړه  
د ځان په اړه د ځان په اړه د ځان په اړه  
د ځان په اړه د ځان په اړه د ځان په اړه

د ځان په اړه

د ځان په اړه د ځان په اړه د ځان په اړه









**MALDIVES INLAND REVENUE AUTHORITY**

Malé, Republic of Maldives

**TAX RULING**

Business Profit Tax: Charitable organizations

Reference No.: TR-2012/B7

Date of issue: Thursday, 3 May 2012

*This ruling is issued pursuant to the authority granted under section 84 of the Tax Administration Act (Law Number 3/2010) as amended by Law Number 14/2011. Unless otherwise stated, all legislative references are to the Business Profit Tax Act (Law Number 5/2011). This ruling is legally binding.*

**Introduction**

1. This ruling explains the terms “body, association or public institution” and “object of similar general public utility” in sections 10(e) and 15(a)(3).
2. This ruling also explains the procedure for gaining approval required under sections 10(e) and 15(a)(3) and the application of these sections.
3. Section 10 states:  
“...  
(e) Subject to Section 10(f), a donation made by any Person to a body, association or public institution which is approved by the MIRA and established for the promotion of Islam, relief of the poor, medical relief or education or any other object of similar general public utility shall be deductible in computing that Person’s taxable profits for the tax year in which the donation is made.”
4. Section 15 states:  
“(a) The provisions of this Act, apart from this Section, do not apply to the following Persons:  
...  
(3) any body, association or public institution which is approved by the MIRA and established for the promotion of Islam, relief of the poor, medical relief or education or any other object of similar general public utility.”

**Ruling**

**Meaning of “body, association or public institution”**

5. For the purpose of sections 10(e) and 15(a)(3), “body” and “association” means any body or association which is:
  - (a) registered with the relevant Government authority under the Associations Act (Law Number 1/2003); or
  - (b) established in the Maldives pursuant to an Act of Parliament.
6. For the purpose of sections 10(e) and 15(a)(3), “public institution” means any institution which is:
  - (a) established for the purpose of providing a service to the public; and
  - (b) financed wholly or primarily through the State budget.

**Meaning of “object of similar general public utility”**

7. For the purpose of sections 10(e) and 15(a)(3), a body, association or public institution shall be considered as being established for “any other object of similar general public utility” if that body, association or public institution was established for the purpose of:
  - (a) providing humanitarian aid; or
  - (b) conserving the environment or wildlife; or
  - (c) enhancing social well-being; or
  - (d) promoting cultural activities; or
  - (e) promoting sports and recreational activities; or
  - (f) developing a profession or an industry; or
  - (g) developing a regional or island community.
8. Sections 10(e) and 15(a)(3) shall apply only to a not-for-profit body, association or public institution.

Approved bodies, associations and public institutions

9. Subject to paragraph 8 of this ruling, for the purpose of sections 10(e) and 15(a)(3) bodies, associations and public institutions approved by the MIRA are:
- (a) Government agencies and State institutions; and
  - (b) Public hospitals and public health facilities; and
  - (c) Public schools and public educational institutions; and
  - (d) Island Councils, Atoll Councils and City Councils formed under the Decentralization Act (Law Number 7/2010); and
  - (e) Bodies, associations and public institutions approved by the MIRA in accordance with paragraph 10 of this ruling.

Procedure for approval by the MIRA

10. Bodies, associations and public institutions, other than those specified in paragraphs 9(a) to 9(d) of this ruling, that wish to be approved by the MIRA for the purpose of sections 10(e) and 15(a)(3) shall submit a completed "Registration of Charitable Organizations" (MIRA 103) form together with the information and documents specified therein, to the MIRA.
11. Bodies, associations and public institutions approved by the MIRA as of the date issue of this ruling shall not be required to resubmit the registration form specified in paragraph 10 of this ruling.
12. The list of bodies, associations and public institutions approved by the MIRA shall be published on the official website of the MIRA.
13. The Commissioner General may, at his discretion, amend the list of bodies, associations and public institutions approved by the MIRA in paragraph 9 of this ruling by publishing such amendments on the official website of the MIRA.
14. Bodies, associations and public institutions approved by the MIRA in accordance with paragraph 10 of this ruling shall submit the following documents to the MIRA in relation to a calendar year by 30<sup>th</sup> June of the following year:
- (a) Annual report; and
  - (b) A statement of donations received during the year, which shall include, for each donation received:
    - (1) The date of receipt of donation; and
    - (2) Name of the donor; and
    - (3) Amount of donation, if the donation is in money; and
    - (4) Details of donation, if the donation is in kind.
15. The Commissioner General of Taxation may, at his discretion, remove bodies, associations and public institutions that fail to comply with the requirements in paragraph 14 of this ruling, or for any other reason, from the list of bodies, associations and public institutions approved by the MIRA.

Application of section 10(e)

16. Subject to section 10(f), taxpayers may deduct donations made to a body, association or public institution in a tax year only if the relevant body, association or public institution was approved on or before the date of filing their business profit tax return for that year.
17. Donations made to a body, association or public institution which is removed from the list of bodies, associations and public institutions approved by the MIRA in accordance with paragraph 15 of this ruling, shall be deductible only if the donation was made before the date of such removal.

Application of section 15(a)(3)

18. A body, association or public institution shall be exempt from business profit tax in a tax year only if that body, association or public institution was approved on or before the due date for filing its business profit tax return for

that year had it not been granted the exemption.

Date of Effect

19. This ruling shall take effect from its date of issue.

Yazeed Mohamed

Commissioner General of Taxation

This is the unofficial translation of the original ruling issued in Dhivehi. In the event of conflict between this translation and the Dhivehi version of this ruling, the latter shall prevail. Therefore, it is advised that both the Dhivehi version of this ruling and this translation be read concurrently.

މުވާދާއި ހުށަހަޅާ ފަރާތްތަކުގެ ސަބަބުން ސަރުކާރުގެ ފައިސާ ލިބިދާމަވާ ފުރުޞަތު ލިބިދޭނެ ގޮތުގައި ދަންނަވާ ނިންމުން.

ސަރުކާރުގެ ނިންމުން: (IUL)243-LT/INDIV/2012/18

ފަރާތްތަކުގެ ނަންބަރު

މުވާދާއި ހުށަހަޅާ ފަރާތްތަކުގެ ސަބަބުން ސަރުކާރުގެ ފައިސާ ލިބިދާމަވާ ފުރުޞަތު ލިބިދޭނެ ގޮތުގައި ދަންނަވާ ނިންމުން.

މި ނިންމުމަކީ ސަރުކާރުގެ ފައިސާ ލިބިދާމަވާ ފުރުޞަތު ލިބިދޭނެ ގޮތުގައި ދަންނަވާ ނިންމުމެކެވެ. ސަރުކާރުގެ ފައިސާ ލިބިދާމަވާ ފުރުޞަތު ލިބިދޭނެ ގޮތުގައި ދަންނަވާ ނިންމުމެކެވެ. ސަރުކާރުގެ ފައިސާ ލިބިދާމަވާ ފުރުޞަތު ލިބިދޭނެ ގޮތުގައި ދަންނަވާ ނިންމުމެކެވެ. ސަރުކާރުގެ ފައިސާ ލިބިދާމަވާ ފުރުޞަތު ލިބިދޭނެ ގޮތުގައި ދަންނަވާ ނިންމުމެކެވެ.

މުވާދާއި ހުށަހަޅާ ފަރާތްތަކުގެ ސަބަބުން ސަރުކާރުގެ ފައިސާ ލިބިދާމަވާ ފުރުޞަތު ލިބިދޭނެ ގޮތުގައި ދަންނަވާ ނިންމުން.

މި ނިންމުމަކީ ސަރުކާރުގެ ފައިސާ ލިބިދާމަވާ ފުރުޞަތު ލިބިދޭނެ ގޮތުގައި ދަންނަވާ ނިންމުމެކެވެ. ސަރުކާރުގެ ފައިސާ ލިބިދާމަވާ ފުރުޞަތު ލިބިދޭނެ ގޮތުގައި ދަންނަވާ ނިންމުމެކެވެ. ސަރުކާރުގެ ފައިސާ ލިބިދާމަވާ ފުރުޞަތު ލިބިދޭނެ ގޮތުގައި ދަންނަވާ ނިންމުމެކެވެ. ސަރުކާރުގެ ފައިސާ ލިބިދާމަވާ ފުރުޞަތު ލިބިދޭނެ ގޮތުގައި ދަންނަވާ ނިންމުމެކެވެ.

11 ވަނަ ޖަނުއަރީ 2012

02 ވަނަ ޖުލައި 2012

ސަރުކާރުގެ ފައިސާ ލިބިދާމަވާ ފުރުޞަތު ލިބިދޭނެ ގޮތުގައި ދަންނަވާ ނިންމުން. 3323429 ނަންބަރު: 3314206

Ref: SAM/2012/IUL/15

ފަރާތްތަކުގެ ނަންބަރު

ސަރުކާރުގެ ފައިސާ ލިބިދާމަވާ ފުރުޞަތު ލިބިދޭނެ ގޮތުގައި ދަންނަވާ ނިންމުން 2012

24 ވަނަ ޖުލައި 2012 ގައި ސަރުކާރުގެ ފައިސާ ލިބިދާމަވާ ފުރުޞަތު ލިބިދޭނެ ގޮތުގައި ދަންނަވާ ނިންމުމެކެވެ. ސަރުކާރުގެ ފައިސާ ލިބިދާމަވާ ފުރުޞަތު ލިބިދޭނެ ގޮތުގައި ދަންނަވާ ނިންމުމެކެވެ. ސަރުކާރުގެ ފައިސާ ލިބިދާމަވާ ފުރުޞަތު ލިބިދޭނެ ގޮތުގައި ދަންނަވާ ނިންމުމެކެވެ.

1. ސަރުކާރުގެ ފައިސާ ލިބިދާމަވާ ފުރުޞަތު ލިބިދޭނެ ގޮތުގައި ދަންނަވާ ނިންމުމެކެވެ. ސަރުކާރުގެ ފައިސާ ލިބިދާމަވާ ފުރުޞަތު ލިބިދޭނެ ގޮތުގައި ދަންނަވާ ނިންމުމެކެވެ. ސަރުކާރުގެ ފައިސާ ލިބިދާމަވާ ފުރުޞަތު ލިބިދޭނެ ގޮތުގައި ދަންނަވާ ނިންމުމެކެވެ. ސަރުކާރުގެ ފައިސާ ލިބިދާމަވާ ފުރުޞަތު ލިބިދޭނެ ގޮތުގައި ދަންނަވާ ނިންމުމެކެވެ.

2. ސަރުކާރުގެ ފައިސާ ލިބިދާމަވާ ފުރުޞަތު ލިބިދޭނެ ގޮތުގައި ދަންނަވާ ނިންމުމެކެވެ. ސަރުކާރުގެ ފައިސާ ލިބިދާމަވާ ފުރުޞަތު ލިބިދޭނެ ގޮތުގައި ދަންނަވާ ނިންމުމެކެވެ. ސަރުކާރުގެ ފައިސާ ލިބިދާމަވާ ފުރުޞަތު ލިބިދޭނެ ގޮތުގައި ދަންނަވާ ނިންމުމެކެވެ. ސަރުކާރުގެ ފައިސާ ލިބިދާމަވާ ފުރުޞަތު ލިބިދޭނެ ގޮތުގައި ދަންނަވާ ނިންމުމެކެވެ.

3 ވަނަ ޖުލައި 2012





